

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,733—THURSDAY, NOVEMBER 8, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

		PAGE			PAGE
<b>Land Sales:—</b>			<b>Land Acquisition Notices ...</b>		
Western Province ... ..	...	2255	Land Resumption Notices...	...	2283
Central Province ... ..	...	2260	Notices under Ordinance No. 1 of 1897...	2299 & Suppl.	
Northern Province ... ..	...	2264	Abstracts of Season Reports ...	...	
Southern Province ... ..	...	2265	Notices under "The Forest Ordinance"	...	
Eastern Province ... ..	...	2280	Sales of Arrack, Opium, and Toll Rents	2286	
North-Western Province ... ..	...	2268	Miscellaneous Provincial and District Notices:—		
North-Central Province ... ..	...	2278	Sales of Salt and Timber ...	2292	
Province of Uva ... ..	...	—	Notifications of Close Season, Infected Areas, &c.	2292	
Province of Sabaragamuwa ... ..	...	2282	Specifications under "The Irrigation Ordinance"	2293	

[For Notices calling for TENDERS FOR ARRACK RENTS, see PART I.]

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,877, W. P.

Colonial Secretary's Office,  
Colombo, October 29, 1900.

ON Friday, December 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 2. Situation—Gangaboda pattu of Siyane korale east.						
Village—Pugoda.						
A 3	Migahawatta	S. Deonis Perera and others	Jungle	18	3 0	30
B 3	Pugodaowita	K. Baronchy Appu and others	Owita	0	0 34	30
Preliminary plan 3. Situation—Gangaboda pattu of Siyane korale east.						
Village—Kumarimulla.						
I 4	Pelengahawatta	P. Dona Johana Hamine	Cocoanut plants three years old	0	2 13	10
Preliminary plan 4. Situation—Gangaboda pattu of Siyane korale east.						
Village—Owitigama.						
M 6	Hikgahawatta	S. Lanindara	Chena	0	3 14	10
S 6	Hiriliyaddeowita	H. Punchi Singho and others	Owita	0	0 28	10
T 6	Agalahena alias Imbulahena	W. Hendo and others	Low jungle	5	1 31	10
V 6	Hiriliyaddewanata	H. Punchi Singho	do.	0	0 13	10

2255.

C 1



නො.	ඉඩමේ නම.	අයිතිකම් කීරුණා.	අන්දම.	අක්කර	
				වගක. අ. රු. ප.	යක මිල. රු.
I 4	පැලවගහවත්ත	සිනියම 3. ගම—කුමාරිවුල්ල. ප. දෙව් රේඛානානාමිනේ 3 අවිරුද්ධ වගස් පොල් සිනියම 4. ගම—බිවිවිගම.		0 2 13	10
M 6	සික්කහවත්ත	සි. ලමිත්තුරු	හේන	0 3 14	10
S 6	හිරිලියද්දේදම්ව	සි. පුනවිසිංකො, සහ තවත්	බිවිට	0 0 28	10
T 6	අගලහේන නොහොත් දුඹුලහේන	ව. හෙත්දො පහ තවත්	ලද කැලේ	5 1 31	10
V 6	හිරිලියද්දේ වනාත	ගෙ. පුනවිසිංකො	එම	0 0 13	10
X 6	අගලහේන	වී. හෙත්ද පහ තවත්	5 අවිරුද්ධ වගස් පොල්	0 0 11	10
Y 6	පිත්තගොල්ලේවත්ත	සි. ම. අමාලෙඹිඹේ	එම	0 2 7	10
Z 6	ගල්ගහලත්ද	ග. බර්තෝලමිපුස්	කැලේ	0 1 25	10
A 7	—	මා. දෙව් හෙත්දික්	එම	0 2 27	10
B 7	ඉඹුලේහේන	කොලඹ පේ. ඒ. ද සිල්වා වගන්වනා	2 අවිරුද්ධ වගස් පොල්	1 1 39	10
C 7	පිවිහල්ගහහේන	ඉ. පොතිහාමි	වගස් ඇති පොල්ගහක්	0 2 35	10
D 7	එම	ඉ. කර්ලියාහාමි	කැලේ සහ ලොකු පොල් ගහක්	1 0 34	10
E 7	පිත්තගොල්ලේවත්ත	ග. සර්දියෙල්	කැලේ	0 3 17	10
F 7	පිවිහල්ගහහේන	ඉ. කර්ලියාහාමි	6 අවිරුද්ධ වගස් පොල්	1 1 16	10
G 7	අඹගහවත්ත	ර. දිලෝහාමි	එම	0 3 26	10
J 7	ගමහේවත්ත	පො. ජලිස් සහ තවත්	පරණ වගාව	0 2 0	50
K 7	අඹගහවත්ත	ඉ. හෙත්දික් පුරු සහ තවත්	එම	0 0 30	10
L 7	එම	මී. කාසිලෙඹිඹේ වරික්කාර්	හේන	0 3 13	10
M 7	නාගහවත්ත	එම බිවර් වරික්කාර්	කුරක්කන් වසුරපු ඉඩම	0 2 7	10
S 7	සත්තොඩවසාත	ග. බර්තෝලමිපුස්	හේන	1 0 32	10
T 7	බෝගහබිවිට	ම. දෙව් හෙත්දික්	බිවිට	0 1 10	10
V 7	මුරුතගහබිවිට	හේ. හෙත්දික් පුරු	8 අවිරුද්ධ වගස් පොල්	0 0 20	10
C 8	කව්ඛුබෝගහවත්ත	සිනියම 5. ගම—දුඹුල්ල. ර. එලියස්අප්පු	12 අවිරුද්ධ වගස් පොල්	1 1 23	20
E 8	ගලබොඩවත්තේකැලේ	එම	කැලේ	1 2 25	10
G 8	එම	ර. බබාප්පු සහ කෙනෙක්	8 අවිරුද්ධ වගස් පොල් ගස් 4ක්	4 3 15	20
H 8	මිල්ලගහවත්ත	ර. කර්මානිස්අප්පු සහ කෙනෙක්	හේන	0 1 7	10
P 8	ගලබොඩවත්තේ කැලේ	ර. ජසින්අප්පු	කැලේ	3 2 35	10
10	එම	එම	එම	0 0 23	10
Q 8	එනුගන්වල	ර. සිංඤ්ජපු	දෙතිස	0 1 20	10
S 8	කහවගහවත්ත	එම	කැලේ	0 2 28	10
T 8	ගලබොඩවත්ත	ර. කර්තේලිස්	4 අවිරුද්ධ වගස් පොල්		
V 8	එම කැලේ	ර. අප්පුසිංකො	පැල	0 3 15	10
W 8	මීගහවත්ත	මු. කර්ලියාහාමි	කැලේ	2 2 16	10
X 8	කහවගහවත්ත	ර. සිත්ඤ්ජපු	6 අවිරුද්ධ වගස් පොල්	0 1 29	10
11	මොහරුඇමුකන්ද	ආණ්ඩුව	15 අවිරුද්ධ වගස් පොල්	8 3 16	20
A 9	කහවගහවත්ත	ර. රේරෝනිස්අප්පු	කැලේ	7 0 32	20
B 9	එම කැලේ	ර. පවිලිස්අප්පු සහ කෙ නෙක්	10 අවිරුද්ධ වගස් පොල්	0 1 34	10
D 9	එම වත්තේහේන	එම	කැලේ හේන	1 3 16 1 0 12	20 20
X 9	පුත්තලවත්ත	ගම—නිකවල. ක. බබාසිංකොඅප්පු	කැලේ	2 3 38	10
Y 9	එම	ද. සිත්ඹිහාමි	එම	0 0 25	10
H 10	එම	වී. ජෝධා පුරාණ	10 අවිරුද්ධ වගස් පොල්		
I 10	නුගහවත්ත	ක. දෙව් දියෝනිස් පො. වී. බිවිට	පැල	0 3 0	20
R 10	ගල්පොඩවත්ත	බ. රේඛානිස් පුරු	කැලේ	1 1 0	20
Z 10	මාරගහවත්ත	එම	එම	0 1 12	20
A 11	කහවගහවත්ත	එම	එම	0 3 36	20
B 11	එම	ක. කර්නිස්අප්පු	කොස්ගස් 3ක්	0 2 5	20
C 11	එම	ක. බබාසිංකොඅප්පු	8 අවිරුද්ධ වගස් පොල්	1 1 8	20
D 11	කැලගහවත්ත	ක. කර්නිස්අප්පු	5 එම එම	0 2 2	20
E 11	ගොඩන්දේවත්ත	ක. බබාසිංකොඅප්පු	එම	0 2 20	20
F 11	කැලගහවත්ත	එම	8 අවිරුද්ධ වගස් පොල්	0 3 6	20
		ක. රේඛානිස් පුරු	10 එම එම	0 1 10	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාන්තර්ගතවත්තේද, විකිනිමේ කොන්දේසි ගැණ බස්සාහිර් දිසාබේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තර්ගතවත්තේද දැනගන්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වගන්තේහේ ආඥාව ලෙස,

බිබ්ලිපු. ටී. ඉවිලර්,  
වැඩබලන මහසේනාධිපති වමරු.

No. 1,878, w. P.

Colonial Secretary's Office,  
Colombo, November 2, 1900.

ON Friday, December 21, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,772. Situation—Udugaha pattu of Hapitigam korale.  
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
9490	Andupe	Mottewekele	Jungle	19	1 16	150
9491	Do.	do.	do.	1	1 8	150
Preliminary plan 1,050. Situation—Udugaha pattu of Salpiti korale. Claimant—Crown.						
3562	Weniwelkola	Weniwelkolamukalana	Jungle	8	1 7	100
Preliminary plan 10,703/24. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.						
9288	Oruwala	Kirimetta alias Tunmodaraowita	—	2	0 30	50
Preliminary plan 10,526. Situation—Palle pattu of Hewagam korale. Claimant—Nil.						
8739	Kahapola	Tibbotukanatta	—	0	0 12	10
8740	Do.	do.	—	0	2 0	15
Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale. Claimant—Nil.						
258	Mandawala	Millagahawatta	—	2	3 19	20
259	Do.	do.	—	1	0 4	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,878, w. P.

වම් 1900 ක්වු නොවැඩර් මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවරිජ්ජන්තානසේනේ කන්තෝරුවේදී.

වස්තාභි රිකාමේ වංශාචාරිභි ආණ්ඩුවේ ඒජන්තජ්ජන්තානසේනේ විසින් වෙති පහත සඳහන්වෙත ආණ්ඩුව සත්කර ක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු දෙසැම්බර් මස 21 වෙනි දිනවු සිකුරුදු දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

සිතියම 10,772. පිහිටීම හාපිටිගම්කෝරලේ උඩුගහපත්තුව. අයිතිකම කියන්නා—ආණ්ඩුව. අත්කර ගන්නා මිල.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.	රු.
9490	අත්දුපේ	මොත්තෙව කැලේ	කැලේ	19 1 16	150
9491	එම	එම	එම	1 1 8	150
සිතියම 1,050. පිහිටීම සල්පිටිකෝරලේ උඩුගහපත්තුව.					
3562	වෙනිවැල්කොල	වෙනිවැල්කොල මුකලාන කැලේ	කැලේ	8 1 7	100
සිතියම 10,703/124. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.					
9288	මරුවල	කිරිමැව්ව නොහොත් තුන් මෝදර ඔව්ව	—	2 0 30	50
සිතියම 10,526. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. මේ ඉඩම්වලට අයිතිකම කියන්නෙක් නැත.					
8739	කහපොල	තිම්බොවුකනත්ත	—	0 0 12	10
8740	එම	එම	—	0 2 0	15
සිතියම 9,285. පිහිටීම සිසනැකෝරලේ ගහබොට්පත්තුව.					
258	මන්දවල	මිල්ලගහ වත්ත	—	2 3 19	20
259	එම	එම	—	1 0 4	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජ්ජන්තානසේනේද, විකිනීමේ කොන්දේසි ගැණ වස්තාභි රිකාමේ වංශාචාරිභි ආණ්ඩුවේ ඒජන්තජ්ජන්තානසේනේද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේනේ ආඥාව ලෙස,  
ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවරිජ්ජන්තානසේන.

No. 1,879, w. P.

Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Friday, December 21, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Alutkuru korala north of the Negombo District of the Western Province.

Preliminary plan 7,832. Village—Wegowwa.

Lot.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.
			A.	R.	P.	
4639	Munamalgahakumbura	Field	0	3	1	3 50 <sup>c</sup>
4641	Delgahakumbura	do.	0	2	8	3 50 <sup>c</sup>

<sup>c</sup> Fees for certificate to be paid on the day of settlement itself.

Lot.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.	
			A.	R.	P.	Rs.	c.
H 418	Welikumburapillewewatta	Pillewa	0	1	8	100	0
I 418	Gurugodella or Kahatagahaland	Old garden	1	2	11	6	0*
J 418	Halgahakumbura	Garden	0	1	30	100	0
K 418	Do.	Pillewa	0	0	9	100	0
O 418	Pillewa alias Kahatagahawatta	Garden	0	1	6	100	0
P 418	Pillewa or Kahatagahawatta	do.	0	0	26	100	0
Q 418	Gurugodella or Kahatagahaland	do.	7	2	7	100	0
R 418	Do.	do.	0	1	11	100	0
S 418	Do.	do.	0	2	18	100	0
T 418	Do.	Landa	1	3	33	20	0
U 418	Pansalawatta	Five cocoanut trees claimed	1	2	3	25	0
V 418	Do.	Six cocoanut trees claimed	0	3	5	25	0
Y 418	Pillewa	Garden	0	0	8	30	0
A 419	Gurugodella	Pillewa	0	0	29	10	0
B 419	Do.	Old garden	0	0	9	100	0
C 419	Do.	Garden	0	0	10	30	0
D 419	Do.	do.	0	0	20	30	0
O 419	Kahatagahawatta	Old garden	0	1	23	3	50*
P 419	Do.	do.	0	2	23	3	50*
Q 419	Pamburugahawatta	do.	0	3	27	3	50*

\* Fees for certificate to be paid on the day of settlement itself.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,879, W. P.

වම් 1900 ක්වූ නොවැම්බර් මස 3 වෙනි දින කොළඹ මහසෙක්කාරීස්ථානයේදී කන්තෝරුවේදී,

බස්නාහිර දිසාවේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තලන්තානස් මසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දිනවූ සිතුරුද දවල් 120 පමණ කොළඹ කවිවේසේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකර දෙවන දෙනෙකුට දෙවල් බස්නාහිර දිසාවේ මහලු පලාතේ උතුරු අවන්කුරුකෝරළේ පිහිටාතිබෙන බිම්කැබලි 22ක්.

බස්නාහිර දිසාවේ මහලු පලාතේ උතුරු අවන්කුරුකෝරළේ පිහිටාතිබෙන බිම්කැබලි 22ක්. සිතියම 7,832. ගම—වෑගොව්ව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක.	අන්දම.	මහත.	අක්කර	යක මිල.
				අ. රු. ප.	රු.	ශ.
4639	මුනවල්ගහකුඹුර	හු. ආභිතා සහ පොතිහි	කුඹුර	0	3	1 3 50*
4641	දෙල්ගහකුඹුර	ක. මල්ලියා	එම	0	2	8 3 50*
H 418	වැලිකුඹුරපිල්ලාවන්ත	ක. සර්දිසා සහ තවත්	පිල්ලාව	0	1	8 100 0
I 418	ගුරුගොඩැල්ල නොහොත් කහවගහලන්ද	දී. මල්කැකුලා	පරන වගාව	1	2	11 6 0*
J 418	ගල්ගහකුඹුර	එම	වගාව	0	1	30 100 0
K 418	එම	එම	පිල්ලාව	0	0	9 100 0
O 418	පිල්ලාව නොහොත් කහවගහවන්ත	ම. සෙලෙන්නි	වගාව	0	1	6 100 0
P 418	එම	වෑ. තන්දෙරිසා, ලවරිසා	එම	0	1	26 100 0
Q 418	ගුරුගොඩැල්ල නොහොත් කහවගහලන්ද	ක. ආභිතා සහ තවත්	එම	7	2	7 100 0
R 418	එම	එම	එම	0	1	11 100 0
S 418	එම	එම	එම	0	2	18 100 0
T 418	එම	එම	ලන්ද	1	3	33 20 0
U 418	පත්සලවන්ත	එම	පොල්ගස් 5කින් යුත් ඉඩම	1	2	3 25 0
V 418	එම	එම	පොල්ගස් 6කින් යුත් ඉඩම	0	3	5 25 0
Z 418	පිල්ලාව	ම. හපුවා	වගාව	0	0	8 30 0
A 419	ගුරුගොඩැල්ල	එම	පිල්ලාව	0	0	29 10 0
B 419	එම	ම. මැනිකා, සර්දිසා	පරණ වගාව	0	0	9 100 0
C 419	එම	එම	වගාව	0	0	10 30 0
D 419	එම	එම	එම	0	0	20 30 0
O 419	කහවගහවන්ත	ර. සලික්කුවා, නොන්නි	පරණ වගාව	0	1	23 3 50*
P 419	එම	දී. බිටා සහ දෙදෙනෙක්	එම	0	2	23 3 50*
Q 419	පම්බුරුගහවන්ත	ක. ආභිතා, ක. හපුවා	එම	0	3	27 3 50*

\* සහතික පත්‍රයකට ගෙවියයුතු මුදල, වෙන්දේසි දවසේදීම ගෙවිය යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥස්ථානයේදී විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තානස් මසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දිනවූ සිතුරුද දවල් 120 පමණ කොළඹ කවිවේසේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකර දෙවන දෙනෙකුට දෙවල් බස්නාහිර දිසාවේ මහලු පලාතේ උතුරු අවන්කුරුකෝරළේ පිහිටාතිබෙන බිම්කැබලි 22ක්.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයේදී ආණ්ඩුවලෙස,

ඩබ්ලිව්. ඩී. මෙලර්,  
වෑබලන මහසෙක්කාරීස්ථානය.

**LAND SALES IN THE CENTRAL PROVINCE.**

No. 1,752, C. P.

Colonial Secretary's Office,  
Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 4875. Village—Maturata. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
13073	Wakkumburapatana	—	Patana and lantana	0 0 20	20
13075	Uda-ambatenna	—	Tea and a few bushes	0 0 2.25	300
Preliminary plan 1,686. Village—Hanguranketa. Claimant—Crown.					
5566	—	Hanguranketa Arachchi	Chena	2 3 23	20
Preliminary plan 815. Village—Hanguranketa. Claimant—Nil.					
3218	Nillawaturahena	Pillapittagedara Kirihamy	Chena	0 3 31	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,752, C. P.

වම් 1900 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් උත්සාහයෙන් කටයුතු වූයේ.

මෙම දිනෙහි නුවරඑළියේ උපරිප්තවනු ලබන භූමි ප්‍රමාණයන් විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සහතික ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දිනවූ බද්ද දවල් 12ට නුවරඑළියේ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනු ලැබූ දේ සඳහා ඇත.

මෙම දිනෙහි නුවරඑළිය පලාතේ උඩහේවාහැටේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4ක්. සිතියම 4,875. ගම—මතුරට.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අක්කර	
				අ. රු. ප.	රු.
13073	වක්කුඹුරේපහන	—	පහන සහ හිඟුරු	0 0 20	20
13075	උඩඅම්බැත්ත	—	තේ සහ පඳුරු	0 0. 2.25	300
සිතියම 1,686. ගම—හඟුරන්කොන.					
5566	—	හඟුරන්කොන ආරම්භිල	හේන	2 3 23	20
සිතියම 815.					
3218	නිල්ලවතුරේහේන	පිලපිටගෙදර කිරිතාම	එම	0 3 31	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස් නරාජ් උත්සාහයෙන් මෙහිදී, විකිනීමේ කොන්දේසි ගැන නුවරඑළියේ ආශ්‍රිතව උපරිප්තවනු ලබන භූමි ප්‍රමාණයන් විසින් මෙහිදී දැනගත හැකිවේ.

ගරුකර ආශ්‍රිතව උතුරු මහනුවරයේ ආඥාලෙස,  
බ්‍රිජ්ස්. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,753, C. P.

Colonial Secretary's Office,  
Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 998. Village—Ambanella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
3824	Leniyalandeyayehena	—	Chena	2 0 36	10
3825	Kosgahahena	—	do.	7 2 11	10
Preliminary plan 4,873. Village—Udamadura. Crown					
13060	Kudapallagawatenna	Crown	Low jungle with domba, mora, &c.	2 0 14	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,753, C. P.

වම 1900 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මෙහි දිසාවේ නුවරඑළියේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දින වූ බද්ද දවල් 12ව නුවරඑළියේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීරන්නා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහක. යක මිල. රු.
3824	ලීනියලන්දේසියේසේන	—	සේන	2 0 36	10
3825	කොස්ගහසේන	—	එම	7 2 11	10
13060	කුඩාපල්ලානාමා නැත්ත	සිතියම 4,873. ගම—උඩමාදුර. ආණ්ඩුව	දම් සහ මොරගස්ඇතිබිම	2 0 14	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරුලත්තාන්සේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපරිපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිවේ.  
ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිවු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,754, C. P.

Colonial Secretary's Office, Colombo, October 26, 1900.

ON Wednesday, December 12, 1900, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9612	Alunandilla-aswedduma	For general sale	Paddy	0	1 16-50	30
9613	Do.	do.	Garden, coffee, jak, house, and paddy	1	0 22-75	20
9629½	Aswedduma	do.	Paddy	0	1 35-87	20
Preliminary plan 3,486. Village—Pallewala.						
9614	Medakumbura	Iriyagama Ratemahatmaya	Paddy	1	1 0	30
9615	Agawatta or Hunukotuwahena	The Ratemahatmaya of Uda Hewaheta	Chena	1	1 36-25	10
Preliminary plan 3,486. Village—Bogomuwa.						
9616	Walauwewattahena	For general sale	Chena	1	2 17-50	10
9617	Do.	do.	do.	2	1 37	10
9618	Do.	The Ratemahatmaya of Uda Hewaheta	do.	0	2 17-50	10
9619	Do.	For general sale	do.	0	1 36.	10
9620	Do.	do.	do.	1	3 33	10
9622	Alawattapitiyahena	do.	do.	0	3 11-50	10
9623	Pitiya or Alawattapitiyahena	The Ratemahatmaya of Uda Hewaheta	Chena, previously coffee garden	0	2 33	10
9624	Do.	do.	do.	0	2 27	15
9625	Gabadanilawelawatta	do.	House, coffee, jak, and coconut	0	2 8-50	20
9627	Dugganawalauwewatta	do.	Bare	0	0 3	10
9628	Madapanguwa	do.	Paddy	0	1 5-75	20
9629	Udapallemulakumbura	do.	do.	1	0 34	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,754, C. P.

වම 1900 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මෙහි දිසාවේ නුවරඑළියේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දින වූ බද්ද දවල් 12ව නුවරඑළියේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහක. යක මිල. රු.
9612	අළුතින්දිල්ල අස්වැද්දුම	මිනිනිමට	කුඹුර	0 1 16-50	30
9613	එම	එම	කෝපිවත්ත සහකුඹුර	1 0 22-75	20
9629½	අස්වැද්දුම	එම	කුඹුර	0 1 35-87	20

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
9614	මැදකුඹුර	සිතියම 3,486. ගම—පල්ලෙවෙල.	එම	1 1 0	30
9615	අභාවන නොහොත් හුඹ කොටුවේ හේන	ජීරියගම රටේමහන්මයා උඩහේවාහැටේ රටේ මහන්මයා	හේන	1 1 36.25	10
9616	වලච්චන්දේහේන	සිතියම 3,486. ගම—බෝගමුව.	හේන	1 2 17.60	10
9617	එම	එකිනිමට	එම	2 1 37	10
9618	එම	උඩහේවාහැටේ රටේ මහන්මයා	එම	0 2 17.50	10
9619	එම	එකිනිමට	එම	0 1 36	10
6920	එම	එම	එම	1 3 33	10
9622	අලුවන්දේපිටියේ හේන	එම	එම	0 3 11.50	10
9623	එම නොහොත් පිටිය	උඩහේවාහැටේ රටේ මහන්මයා	හේන ඉහතදී කෝපි වත්ත	0 2 33	10
9624	එම	එම	වත්ත	0 2 27	15
9625	ගබඩානිලවල වත්ත	එම	ගෙයක්, කෝපි, පොළ, කොස්	0 2 8.50	20
9627	දුන්නන්තාවලවේවත්ත	එම	මුඛුබිම	0 0 3	10
9628	මැදපංගුව	එම	කුඹුර	1 0 5.75	20
9629	උඩපල්ලේමුල කුඹුර	එම	එම	1 0 34	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාන්දේහෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ හුවරළියේ උපදේශනලන්තාන්දේහෙන්ද දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්දේහේ ආඥාව ලෙස,  
 ඩබ්ල්යු. පී. චේලර්,  
 වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,755, C. P.

Colonial Secretary's Office,  
 Colombo, October 30, 1900.

ON Thursday, December 20, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Uda Dumbura division of the Kandy District of the Central Province.

Preliminary plan 2,435. Village—Hanwella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	per Acre.	Rs.
K 297	Wellewatta	Crown	Chena	1 2 34		10
7830	Udakele	do.	Forest	5 3 35		20
7831	Kahandagollekumbura	do.	Paddy field	1 0 38		30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,755, C. P.

මේ 1900 ක්වු මක්කෝබර් මස 30 වෙනි දින නොලඹ මහසෙනෙකාරීස්ලන්තාන්දේහේ කන්කෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්දේහේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1900 ක්වු දෙසැම්බර් මස 20 වෙනි ගුරුදින දවල් 12ට මහනුවර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි තුනක්. සිතියම 2,435.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
K 297	කන්වැල්ල	වැල්ලෙවත්ත	හේන	1 2 34	10
7830	එම	උඩකැලේ	මුකලාන	5 3 35	20
7831	එම	කරදෙහොල්ලේකුඹුර	කුඹුර	1 0 38	30

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාන්දේහෙන්ද දැනගතට හැකිවත් ඇර, එකිනිමේ කොන්දේසි ගැණ කොරතුරු මධ්‍යමදිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්දේහෙන්ද දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්දේහේ ආඥාව ලෙස,  
 ඩබ්ල්යු. පී. චේලර්,  
 වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.





## LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 328, N. P.

Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Thursday, December 20, 1900, at 10 o'clock A.M., the Assistant Government Agent for the Mannar District, Northern Province, will put up to auction, at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Illuppaikadavai, &c., division of the Mannar District of the Northern Province.

Preliminary plan 508.—Illuppaikadavai pattu.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1711	Kannadi	Muruker Kanapathipillai Preliminary plan 1,789. Claimant—Crown.	Garden	1 1 5
6937	Attimodai	Vaikali Tamotari Preliminary plan 1,851. Claimant—Crown.	Tobacco garden	1 1 0
7087	Kalliyadi	K. P. Athamvava Parikari Preliminary plan 2,062. Claimant—Crown.	Jungle fit for tobacco	1 1 35
7738	Vellankulam	Chinnatampi Chinnakkuddi Preliminary plan 2,042.—Perunkalli pattu. Claimant—C. M. Asanakandu.	Tobacco garden	1 2 10
S 167	Vidattaltivu	Vappu Neina Mohamado Preliminary plan 480.—Mantai north. Claimant—Nil.	Jungle	0 1 36
1670	Nedunkandal	Government Agent, Northern Province Preliminary plan 1,301. Claimant—Nil.	Paddy	0 3 27
4413	Sirumullikkandal	Kumaru Vaitian Preliminary plan 1,088.—Mantai south. Claimant—Nil.	Scrub	1 3 15
3657	Uilankulam	Chavari Anthoni Preliminary plan 2,045. Claimant—Nil.	Paddy land	5 2 36
7708	Periyanavelkulam	Veerappa Chetty	High ground	2 3 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 328, N. P.

கொலோனியல் சர்க்கிற்த்தார ஆபீசில்,  
கொழும்பு, 1900 ம் வருஷ காத்திகைமீ 3 ந் வ.

1900 ம் ஆண்டு மாரகழிமாதம் 20 ந் திகதி, 10 மணிக்கு மனனூரில் தன் ஆபீசில் மனனூர் உதவிக்க வண்ணமேந்து ஏசன்றவர்களால் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிக்குரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

9 காணித்துணடுகள், வடமாகாணத்து மனனூர் டிஸ்திரிக்டின் இலுபபைக்கடவை முதலிய பகுதியில் ருக்கின்றது.

படம் 508, இலுபபைக்கடவைபபற்று. உரிததாளி—அரசாட்சியார.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	வீசாலம். அ. தூ. ப.
1711	கணனூட்டி	முருகர் கணபதிப்பிள்ளை படம் 1,789.	தோட்டம்	1 1 5
6937	ஆத்திமேட்டை	வைகாளி தாமோதரி படம் 1,851.	புகையிலைத்தோட்டம்	1 1 0
7087	கள்ளியடி	கே. பி. ஆதமவாவா பரிகாரி படம் 2,062.	புகையிலைத்தோட்டத்துக்கேற்ற காடு	1 1 35
7738	வெள்ளாங்குளம்	சின்னத்தம்பி சின்னக்குட்டி படம் 2,042, பெருங்கள்ளிப்பற்று. உரிததாளி—சி. எம். அசனாகண்டி.	புகையிலைத்தோட்டம்	1 2 10
S 167	விடத்தலதீவு	வாப்படி நெய்நுமுகமத்து	காடு	0 1 36

இல.	சுறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	க் சாலட. அ. மு. ப.
1670	நெடுங்கண்டல	படம 480, மாந்தை வடகரு. உரிததாளி—இலலை. வடமாகாண கோறணமேந்து ஏசனறு	நெலகாணி	0 3 27
4413	சிறுமுள்ளிக்கண்டல	படம 1,301. சுமாரு வயித்தியான	பறடைக்காடு	1 3 15
3657	உயிலங்குளம்	1,088, மாந்தை தெற்கு. சவிரி அந்தோனி	நெலகாணி	5 2 36
7708	பெரியநாவற்குளம்	படம 2,045. வீரப்பசெட்டி	புட்டிநிலம்	2 3 0

பாணிப்பு விலை ஏகசெரொன்றுக்கு ரூபா 10.

இக்காணிகளைப் பற்றிய மேலதன விபரங்களை சாவேயா ஜெனறல துரை அவர்களிடத்திலும் விற்பனை  
வீன கொந்திசைப்பற்றி மனரூா டிஸ்திரிக்டு உதவி ஏசனறு துரையவர்களிடத்திலும் கேட்டறிந்து கொள்ள  
ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிள்ய. ற். தேயிலர்,  
இராசாங்க விதிநினை வேலைபாப்பவர்.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,094, s. P

Colonial Secretary's Office,  
Colombo, October 30, 1900.

ON Tuesday, December 18, 1900, at 12 noon, the Government Agent for the Southern Province will put up to  
auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by  
Government.

Sixty allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the  
Southern Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
Preliminary plan 3,225. Applicant—Nil.						
7390	Talagaspe	Sarawagurawatta	Garden	0	2	32
7391	Do.	Pusselawatta	do.	0	1	1
7392	Do.	do.	do.	2	0	2
Applicant—Salpadoruttupahige Subeseris and Peris.						
7397	Talagaspe	Lulwalawela or Watta-addara Kolaina	Field	1	0	25
Preliminary plan 5,304. Applicant—Nil.						
11662	Hattaka	Pita-elaokandapollewwa	Garden	1	1	7
11663	Do.	do.	Owita	0	1	8
11664	Do.	do.	Chena	5	2	2
11665	Do.	Pita-elaokandakumbura	Field	3	2	35
11666	Do.	Pita-elaokandapollewwa	Garden	0	1	38
11667	Do.	do.	Chena	1	1	19
11668	Pitigala	Annasigalahenakele	Owita	0	0	30
11669	Do.	do.	Garden	0	1	29
11670	Do.	do.	do.	0	1	1
Preliminary plan 5,296. Applicant—Nil.						
11638	Amugoda	Halwalagoda	Garden	0	1	4
11639	Do.	do.	Jungle	3	2	17
11641	Do.	do.	Garden	0	2	27
11642	Do.	do.	do.	1	1	38
11643	Do.	do.	Owita	0	2	0
11645	Do.	do.	do.	0	1	26
Preliminary plan 5,257. Applicant—P. A. Thotocho Appu.						
11458	Nawadagala	Emberellagahahena	Owita	0	1	39
11459	Do.	do.	Garden	1	0	9
11460	Do.	do.	Cinnamon	0	1	3
11461	Do.	do.	Garden	1	2	10
11462	Do.	do.	Owita	0	0	34
Preliminary plan 5,305. Applicant—Nil.						
11671	Metiwiliya	Wadumullakanda	Chena	0	1	33
11672	Do.	do.	Garden	0	0	14
11673	Do.	Wadumullakanda or Maharap- palakanda	do.	0	3	32

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,181. Applicant—Nil.						
11084	Metiwiliya	Diganegodakele	Chena and low jungle	4	2 22	10
11085	Do.	do.	Owita	0	0 24	10
11086	Do.	do.	Garden	0	1 2	10
11087	Do.	do.	Owita	0	0 32	10
11088	Do.	do.	Garden	0	2 22	10
11089	Do.	do.	do.	0	0 21	10
Preliminary plan 5,303. Applicant—Nil.						
11660	Himbutugoda	Toppigawetichchagoda or Berawainnemulla	Chena	0	0 37	10
11661	Do.	do.	do.	0	2 6	10
Preliminary plan 5,225. Applicant—Don Amaris de Silva.						
11336	Galagama	Apulantotakele or Etawalakele	Garden	0	2 34	15
11337	Do.	do.	Low jungle	14	0 27	50
11338	Do.	do.	Garden	0	0 34	15
11339	Do.	do.	Owita	0	0 15	15
11341	Do.	do.	Low jungle	3	0 6	50
Preliminary plan 5,317. Applicant—Nil.						
11725	Galagama	Pokunuwalagodakele	Low jungle	6	2 3	15
11726	Do.	do.	Garden	0	0 26	15
11727	Do.	do.	Owita	0	2 22	15
Preliminary plan 1,786. Applicant—Nil.						
3497	Narangowita	Paralangapollewwa	Garden	1	0 15	10
3498	Porawagama	Tongallapollewwa	do.	2	0 19	10
3499	Do.	Gammeddawattaowita	Owita	0	0 30	10
3500	Do.	Gammeddawatta	Garden	0	2 9	10
3501	Do.	do.	do.	0	1 9	10
3502	Do.	Kanattawatta	do.	0	3 9	10
3503	Do.	Kapukoratuwagodawatta	do.	0	1 0	10
3504	Do.	Elapahalapollewwa	do.	0	3 26	10
3505	Do.	Arambahenawatta	do.	0	0 37	10
3506	Do.	Elapahalapollewwa	do.	0	1 32	10
3507	Do.	Hapugahawattapollewwa	do.	0	3 24	10
3508	Do.	do.	do.	0	2 18	10
3509	Do.	do.	do.	1	0 11	10
3510	Do.	Haddakanda-addarawatta	do.	1	0 36	10
3511	Do.	Kadiyagodawatta	do.	0	1 31	10
3512	Do.	Egodawatta-addarawatta	do.	0	2 20	10
3513	Do.	Arambehakaraturawatta	do.	1	1 14	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,094, S. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ඉඩම් කොමිෂනර්ගේ කාර්යාලයේදී.

දකුණු දිසාවේ මහළුපත්තලයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු ක්වූ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනට අගතරුවාද දවල් 12ට ගාල්ලේ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණන බව දෙසනවා ඇත.

දකුණු දිසාවේ ගාම්පලයේ බෙන්තර වලල්ලා විවිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 60ක් සිතියම 3,225. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
7390	කලකස්සෙ	සරවගුවත්ත	වත්ත	0 2 32	10
7391	එම	පුස්සලවත්ත	එම	0 1 1	10
7392	එම	එම	එම	2 0 2	10
7397	එම	ඉල්ලුම්කාරයා—සල්ලෝරුවත්තපතිගේ පුබසේරිය සහ පිරිස්. ලුල්ලවෙල ගොහොන් වත්ත අද්දර කොලඹුන	කුඹුර	1 0 25	10
11662	හත්තක	සිතියම 5,304. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයන් නැත.	වත්ත	1 1 7	10
11663	එම	පිට්ටුලාමිකන්ද පොල්ලෙව්ව	ඔහුට	0 1 8	10
11664	එම	එම	හේන	5 2 2	15
11665	එම	එම කුඹුර	කුඹුර	3 2 35	15
11666	එම	පිට්ටුලා මිකන්ද පොල්ලෙව්ව	වත්ත	0 1 38	10
11667	එම	එම	හේන	1 1 19	15

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර පක මිල. රු.
11668	පිටිතල	අන්තාසිතලසේන කැලේ	ඕවට	0 0 30	10
11669	එම	එම	වත්ත	0 1 29	10
11670	එම	එම	එම	0 1 1	10
සිතියම 5,296.					
11638	අවුගොඩ	තල්වලගොඩ	වත්ත	0 1 4	15
11639	එම	එම	කැලේ	3 2 17	15
11641	එම	එම	වත්ත	0 2 27	15
11642	එම	එම	එම	1 1 38	15
11643	එම	එම	ඕවට	0 2 0	10
11645	එම	එම	එම	0 1 26	10
සිතියම 5,257. ඉල්ළුමිකාරයා—පී. ඒ. ගොවිවොඳප්ප.					
11458	තවදහල	ඇඹරේලහන සේන	ඕවට	0 1 39	10
11459	එම	එම	වත්ත	1 0 9	10
41160	එම	එම	කුරුඳු	0 1 3	10
11461	එම	එම	වත්ත	1 2 10	10
11462	එම	එම	ඕවට	0 0 34	10
සිතියම 5,305.					
11671	මැටිවිලිය	වාඩුමුල්ලකන්ද	සේන	0 1 33	10
11672	එම	එම	වත්ත	0 0 14	10
11673	එම	එම නොහොත් මහාරජපලකන්ද	එම	0 3 32	10
සිතියම 5,181.					
11084	මැටිවිලිය	දිගනගොඩකැලේ	සේන සහ පහත් කැලේ	4 2 22	10
11085	එම	එම	ඕවට	0 0 24	10
11086	එම	එම	වත්ත	0 1 2	10
11087	එම	එම	ඕවට	0 0 32	10
11088	එම	එම	වත්ත	0 2 22	10
11089	එම	එම	එම	0 0 21	10
සිතියම 5,303.					
11660	හිමිබුටුගොඩ	ගොප්පිය මැටිවිලියගොඩ නො	සේන	0 0 37	10
11661	එම	ගොත් බෙරවඳුන්තමුල්ල	එම	0 2 6	10
සිතියම 5,225. ඉල්ළුමිකාරයා—දෙත් අමාරිස්සසිල්වා.					
11336	හලගම	අපුලන්තොට කැලේ නො	වත්ත	0 2 34	15
11337	එම	ගොත් ඇටවලකැලේ	පහත්කැලේ	14 0 27	50
11338	එම	එම	වත්ත	0 0 34	15
11339	එම	එම	ඕවට	0 0 15	15
11341	එම	එම	පහත් කැලේ	3 0 6	50
සිතියම 5,317. මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැත.					
11725	එම	පොකුනුවලගොඩකැලේ	එම	6 2 3	15
11726	එම	එම	වත්ත	0 0 26	15
11727	එම	එම	ඕවට	0 2 22	15
සිතියම 1,786.					
3497	කාරන්ඕව්ව	පරලහපොල්ලෙව්ව	වත්ත	1 0 15	10
3498	පොරවතව	කොන්ගල පොල්ලෙව්ව	එම	2 0 19	10
3499	එම	ගම්මැද්දවත්ත ඕවට	ඕවට	0 0 30	10
3500	එම	ගම්මැද්දවත්ත	වත්ත	0 2 9	10
3501	එම	එම	එම	0 1 9	10
3502	එම	කනත්තවත්ත	එම	0 3 9	10
3503	එම	කපුකොරවුගොඩවත්ත	එම	0 1 0	10
3504	එම	ඇලපහල පොල්ලෙව්ව	එම	0 3 26	10
3505	එම	අරඹසේන වත්ත	එම	0 0 37	10
3506	එම	ඇලපහල පොල්ලෙව්ව	එම	0 1 32	10
3507	එම	හපුගහවත්ත පොල්ලෙව්ව	එම	0 3 24	10
3508	එම	එම	එම	0 2 18	10
3509	එම	එම	එම	1 0 11	10
3510	එම	හද්දකන්ද අද්දරවත්ත	එම	1 0 36	10
3511	එම	කඩියගොඩ වත්ත	එම	0 1 31	10
3512	එම	එගොඩවත්ත අද්දරවත්ත	එම	0 2 20	10
3513	එම	අරඹසේන කරතුරවත්ත	එම	1 1 14	10

මෙම ඉඩමකැබෙලිවලට අයිතිවාසිකම් කියා හිටින සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු යනාදිය දකුණු පලාමත් මහජනතලන්තාත්සේව පෙත්තා සිව්න්ව ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලාමත් ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්යු. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙහිකාරීජ මහත.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,435, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 30, 1900.

ON Tuesday, December 18, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North Western Province.

Preliminary plan 1,799.

Lot.	Village.	Name of Land.	Description.	Extent	
				A.	R. P.
P 140	Pabuluwa	Wagollemukalana	Iswetiya	0	0 37
P 141	Do.	Ihalawelawewa	do.	0	2 25

Upset price,—Rs. 40 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,435, N.-W. P.

වම 1900 ක්වූ මක්කෝර් මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින වූ අභ්‍යන්තර වෘත්තීය 1ට කුරු නැතල නවීවේදී වෙත්දේසිකර පතුණන්ට යෙදෙනවා ඇත.

වැඩ දිසාවේ කුරු නැතල පලාගේ හිරිපල සන්තකවුවේ කොවිඩාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්.

සිතියම 1,799.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.
P 140	පබුලුව	වාගොල්ලේ මුනල න	ඉස්වැටිය	0 0 37
P 141	එම	ඉහලාවලේ වැව	එම	0 2 25

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 40යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යවේදියාගේ සේවයේ, විසිනීමේ කොන්දේසි ගැණ කාරණා වැඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගේ දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලය,

ඩබ්ල්. ඩී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහල.

No. 1,436, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 30, 1900.

ON Monday, December 17, 1900, at 1 o'clock P.M., and on the following days, the Government Agent for the North-Western Province will put up for sale or settlement, at the Makandura Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and eighty-one allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 534. Village—Makandura.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
O 142	Kahatagahawatta	Revata Unnanse of Makandura	Garden, cocoanut trees 20 years old	2	1 19	150
R 142	Migahawatta	Punchappuhami of Pallama	Garden, cocoanut of about 30 years growth	2	0 11	150
S 142	Kongahawatta	Dinesa and another	do.	0	3 16	150
T 142	Kahatagahawatta	Sitta	Garden, cocoanut of 40 years	2	3 31	150
X 142	Kanuketiyeekumbura	Saranankara Unnanse	Paddy field, abandoned	2	0 0	10
Y 142	Do.	Appuhami of Pallama	do.	3	1 0	10
Y 142½	Do.	Ungurula of Pallama	do.	2	1 14	10
Z 142	Lindewatta	Saranankara Unnanse and 4 others	Old cocoanut garden	4	3 23	150
A 143	Kovilakumbura	Revata Unnanse	Abandoned paddy field	7	3 36	10
B 143	Pansalwatta	do.	Old garden	1	3 30	100

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
C 143	Dankele	Kiri Banda and 3 others	Marshy land	3	3 23	10
D 143	Do.	Dingiri Menika and 3 others	do.	2	0 18	10
E 143	Lindakumburepillewa	Menuhami and 5 others	Garden and marshy ground	2	3 10	60
F 143	Galowita	Kiri Banda and 5 others	Garden, cocoanuts 4 months old	2	2 26	40
G 143	Maditiyagahawatta	Ukku Banda and another	Old garden	0	3 20	100
I 143	Etambagahawatta	Pinhami and 4 others	do.	2	0 10	100
J 143	Lindakumbura	Menuhami and 2 others	Paddy field	2	3 36	50
L 143	Do.	Ukku Banda and 13 others	do.	1	3 20	50
M 143	Do.	Yahapathami and 4 others	do.	3	3 25	50
N 143	Do.	Dingiri Menika	do.	1	0 23	50
O 143	Do.	Ukku Banda and 13 others	do.	1	0 19	50
P 143	Etambagahakumbura	do.	do.	2	0 30	50
Q 143	Do.	Ungurala and 2 others	do.	2	0 12	50
R 143	Do.	Menuhami and 2 others	do.	0	1 20	50
S 143	Do.	Punchi Sinno and 5 others	do.	1	0 12	50
T 143	Do.	Hetuetana and another	do.	3	2 1	50
U 143	Delgahakumbura <i>alias</i> Godakumbura	Punchappuhami and 3 others	do.	4	0 10	50
V 143	Godakumbura	Abilinu Appu and another	Paddy field and cocoanuts	1	2 16	50
X 143	Dankele or Kongahapillewa	Saranankara Unnanse and another	Cocoanut of about 15 years growth	1	2 39	150
Y 143	Makullagahawatta	Ungurala and another	Old garden	1	1 22	150
Z 143	Godakumburepillewa	Mudalihami	Jungle and owita	0	2 12	20
A 144	Bulugahawatta	Dingiri Menika and another	Old garden	0	3 0	150
B 144	Ambagahawatta	do.	do.	0	2 30	150
C 144	Bulugahamulawatta	Ukku Banda of Handalankawa and another	do.	0	2 21	150
D 144	Siyambalagahawatta	Kiri Banda and 4 others	do.	2	0 11	150
F 144	Iriyagahakumbura	Punchappu and 2 others	Paddy field	4	3 13	50
G 144	Do.	Ukku Banda of Handalankawa and 2 others	do.	4	3 22	50
H 144	Halgahakumbura	Ukku Banda and 13 others	do.	4	3 0	50
K 144	Nugagahakumbura	Appu Sinno of Wilagedara and another	do.	6	2 17	50
L 144	Nugagahapillewa	Appu Sinno of Weligedara and 3 others	Low jungle	1	1 0	20
M 144	Godakumbura	Appuhamy	Paddy field	1	2 21	50
N 144	Mahawela Irawela	Abilinu Appu and 5 others	do.	2	2 21	50
O 144	Do.	do.	do.	5	2 30	50
P 144	Do.	Saranankara Unnanse and 4 others	do.	5	1 33	50
Q 144	Do.	Kapuruhami and 2 others	do.	5	0 30	50
R 144	Do.	Mudalihami and 8 others	do.	2	2 0	50
S 144	Do.	Punchappu and 2 others	do.	2	2 9	50
T 144	Do.	Appuhamy and 3 others of Pallama	do.	3	0 10	50
U 144	Do.	Kirihamy of Galayaya	do.	2	3 4	50
V 144	Do.	Mudalihamy and 2 others	do.	3	1 6	50
X 144	Do.	Ranhamy and another	do.	3	0 24	50
Y 144	Do.	Punchihamy and 2 others	do.	3	0 28	50
Z 144	Do.	Dingiri Menika and another	do.	5	3 28	50
A 145	Do.	Sinnappu and 4 others	do.	5	3 33	50
B 145	Rukattanagahapillewa	Mudalihami and 3 others	do.	2	1 17	20
B 145½	Mukalanakumbura	Appuhami and 4 others	do.	6	0 9	50
C 145	Ambagahakumbura	Hondaya	do.	1	2 38	50
D 145	Do.	Sinnappu	do.	1	1 5	50
E 145	Do.	Lama Etana and another	do.	2	2 32	50
F 145	Do.	Sardial Appu	do.	2	2 15	50
G 145	Do.	Kapuruhami and another	do.	1	0 31	50
I 145	Totupolakumbura	Abilinu Appu and 5 others	do.	1	1 0	50
J 145	Do.	Wilagedara Appu Sinno and another	do.	1	3 0	50
K 145	Do.	Punchappu and 2 others	do.	1	3 20	50
L 145	Do.	Ranhami and another	do.	2	0 17	50
M 145	Do.	Mudalihami and another	do.	1	3 35	50
O 145	Do.	Yahapathami and 2 others	do.	1	3 30	50
P 145	Do.	Mudalihami and another	do.	1	3 36	50
Q 145	Mahawela Irawela	Punchappu and 2 others	do.	1	3 14	50
R 145	Do.	Ranhami and 4 others	do.	2	0 30	50
S 145	Do.	Dilohami	do.	2	1 5	50
T 145	Do.	Menuhami and 7 others	do.	3	1 12	50
U 145	Do.	Sinnappu and 6 others	do.	3	2 10	50
V 145	Do.	Ranhami of Pallama	do.	2	0 20	50
W 145	Do.	Naidehami	do.	2	0 0	50
X 145	Do.	Podi Sinno and another	do.	2	1 0	50
Y 145	Do.	Rewata Unnanse	do.	2	0 26	50
Z 145	Do.	Rewata Unnanse and another	do.	2	1 20	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
A 146	Mahawela Irawela	Sinchiya and 3 others	Paddy field	3	0	0	50
B 146	Do.	Appuhami and 3 others	do.	2	3	2	50
C 146	Do.	Yapathami and 2 others	do.	2	2	20	50
D 146	Do.	Punchi Sinno and 5 others	do.	1	3	0	50
F 146	Kotukumbura	Punchirala and 4 others	do.	1	0	24	50
G 146	Do.	Girigoris and others	do.	0	2	0	50
H 146	Kongahaowita	Punchi Sinno and 2 others	Owita	1	3	29	10
I 146	Do.	Ranhami	do.	1	1	25	10
J 146	Do.	Sinnappu	do.	2	1	0	10
K 146	Dawatagahakumbura	Kirihami and 3 others	Abandoned paddy field, now being improved	4	3	13	10
L 146	Mahawelapillewa	Yahapathami and 2 others	Chena	3	1	0	10
N 146	Wihena	Punchi Sinno	do.	2	1	30	10
O 146	Halgahakumbura	Menuhami and 7 others	Paddy field	8	0	14	50
P 146	Liyanagekumbura	Appuhami of Pallama and 3 others	do.	1	2	12	50
Q 146	Do.	Ungurula and another	do.	1	2	0	50
R 146	Do.	Punchi Sinno and 3 others	do.	3	0	16	50
S 146½	Bemmekumbura	Punchappu and 2 others	do.	4	3	10	50
U 146	Dawatagahakumbura	Allisa and 6 others	do.	3	3	13	50
V 146	Munamalgalahakumbura	Dingiri Menika and 5 others	Paddy field	1	1	5	50
W 146	Bogahapillewa	Ukku Banda and 7 others	Paddy field and chena	1	0	20	20
X 146	Bogahapillewakumbura	do.	Paddy field	0	2	36	50
Y 146	Webodakumbura	Abilinu Appu and 3 others	do.	6	3	16	50
B 147	Bulugahawatta	Menuhami and 5 others	Old garden	0	2	27	150
D 147	Ketakelegahawatta	Ukku Banda and 13 others	Garden	1	3	0	150
C 147	Kotukumbura	Menuhami and 5 others	Paddy field	3	3	17	50
G 147	Kosgahawatta	Menuhami and others	Garden	0	1	31	150
H 147	Siyambalagahawatta	Herat Sinno	do.	0	3	7	150
J 147	Kongahawatta	Kirimenika and another	do.	1	1	33	150
K 147	Kelagahamulawatta	do.	Garden (young plantation)	1	0	0	50
M 147	Ketakelegahawatta	Sinchiappu and another	Cocoanut 6 years old	0	3	32	150
O 147	Gonnagahawatta	Punchirala	Old garden	0	3	32	150
S 147	Kahatagahawatta	Punchi Sinno and 5 others	do.	1	0	32	150
T 147	Eramudugahawatta	Punchi Sinno and another	do.	0	2	0	150
U 147	Kongahawatta	do.	do.	0	1	18	150
V 147	Kajugahapillewa	do.	Young cocoanut garden	0	1	24	75
X 147	Kudawewakumbura	Mudalihami Vidane and others	Paddy field	5	0	32	50
Y 147	Do.	Dilohami and another	do.	0	3	13	50
A 148	Gedaragawakumbura	Punchappu and another	do.	0	3	25	50
B 148	Gorokgahahena	Mudalihami and another	Young plantation	1	0	0	50
D 148	Kohombagahawatta	Abilinu Appu and 7 others	Old garden	2	0	33	150
E 148	Kosgahawatta	Punchappu and 2 others	do.	1	1	29	150
F 148	Do.	do.	Cocoanut 20 years old	0	1	14	150
G 148	Ambagahawatta	Abilinu Appu and 7 others	Cocoanut 16 years old	0	2	23	100
H 148	Gonnagahahena	Amaris Appu of Kehelella	Cocoanut 8 years old	2	0	12	80
I 148	Rukattanagahahena	do.	do.	1	1	31	80
J 148	Viharewatta	Revata Unnanse	Jungle	2	3	13	20
K 148	Kodellahena	Appuhami	do.	0	2	38	20
L 148	Migahawatta	Dilohami and another	Old garden	2	2	27	150
O 148	Bogahawatta	Unguhami	do.	1	1	16	150
Q 148	Ambagahawatta	Abilinu Appu	Cocoanut 25 years old	1	1	7	150
R 148	Do.	Unguhami	Cocoanut garden	0	2	26	150
T 148	Hikgahawatta	Dingiri Menika	do.	2	2	20	150
U 148	Galowita	Punchappuhami and 4 others	Tobacco enclosure	1	0	29	20
V 148	Karandagahamulapillewa	Menuhami	Jungle and cocoanut gar- den	0	2	37	20
A 149	Halgahawatta	Ukku Banda and 13 others	Cocoanut 30 years	2	1	16	150
B 149	Gamagewatta	Mudalihami	do.	2	0	18	150
L 149	Dawatagahakumbura, Ka- hatagahakumbura, and Panwelakumbura	Dingiriya and others	Paddy field	22	1	20	50
S 149	Paranawatta	B. Fernando of Negombo	Old garden	0	1	8	150
T 149	Kanuketiyakumbura	Charles Soysa of Colombo	Paddy field	11	3	8	50
U 149	Watawelakumbura	Anthony Fonseka of Kurana	do.	9	3	38	50
V 149	Siyambalagahakumbura	Somalia	Paddy field, not cultivated for 20 years	6	0	21	10
W 149	Kadurugahakumbura	Guruhami of Madurugamuwa	Paddy field	6	2	8	50
X 149	Tunumunuwelakumbura	Juan Appu of Godella	Paddy, abandoned for about 30 years	2	0	21	10
A 150	Napokunekumbura	Peris Sinno and 3 others of Madurugamuwa	Paddy field	5	2	30	50
B 150	Kosgahawatta	Guruhami of Madurugamuwa	Cocoanut garden	1	0	4	150
C 150	Polkandawelakumbura	Abilinu Appu and 4 others	Paddy field	25	0	0	50
E 150	Tunumunekumbura	Pinhami and 2 others	Paddy field, not cultivated for 40 years	6	1	30	10
F 150	Do.	Podi Sinno of Motemulla	do.	1	0	18	10
G 150	Do.	do.	do.	2	0	6	10
H 150	Do.	do.	do.	3	1	7	10



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
I 150	Kadurugahakumbura	Podi Sinno of Motemulla	Paddy field, not cultivated for 40 years	0	3	13	10
J 150	Do.	do.	do.	0	3	15	10
L 150	Polwatuhenyaya	do.	Garden	20	0	0	50
M 150	Dankele	Crown	Abandoned paddy field	11	1	23	10
N 150	Do.	Punchirala and another	Abandoned paddy field, not cultivated for many years	0	3	35	10
O 150	Danwelakumbura	Baronchi Vidane and another	Paddy field	1	0	0	50
P 150	Wihena	Crown	Jungle land fit for paddy	13	2	35	10
Q 150	Wetakeiyakumbura	Juanis Appu and 6 others	Paddy field	5	3	22	50
S 150	Kohombagahawatta	Hendrick Sinno and another	Old garden	0	3	1	150
U 150	Elagawawatta	Baronchi Vidane and another	Cocoanut 18 years old	0	2	23	150
X 150	Hurigahawatta	do.	Old garden	0	2	12	150
Z 150	Gorokgahakumbura	Kirihami and 5 others	Paddy field	10	3	30	50
A 151	Migahawatta	Baronchi Vidane and another	Old garden	0	2	24	150
C 151	Do.	Mudalihami	do.	0	2	34	150
D 151	Ambagahawatta	do.	do.	1	0	8	150
J 151	Wihena	do.	Jungle	2	1	0	10
O 151	Kongahawatta	Baba Etana and others	Old garden	1	1	15	150
S 151	Kotuwekumbura	Dingirala and 4 others	Paddy field	2	1	23	50
T 151	Kahatagahakumbura	Punchappu and 3 others of Mukalangedara	do.	10	1	0	50
B 152	Munamalgahakumbura	Mudalihami and 2 others	do.	1	3	23	20
D 152	Kahatagahakumbura	Abilinu Appu and 7 others	do.	2	1	34	50
F 152	Hurigahakanatta	Appuhamy and 4 others	Chena jungle	2	2	6	15
G 152	Achariyakumbura	Adonis Silva of Makandura	Paddy field	2	1	36	50
G 152½	Wihena	Punchappu of Mukalangedara	do.	13	1	32	50
H 152	Dikpillewa	Abilinu Appu and 2 others	Garden	6	0	0	60
L 152	Siyambalagahawatta	Ranhami and 5 others	Cocoanut garden	3	1	30	150
S 152	Potukotuwewatta	Menu Etana and another	Garden	0	3	2	150
U 152	Kohilawala	Juan Appu	Marshy land	1	0	12	10
V 152	Potukotuwa	do.	Garden	2	1	19	150
W 152	Do.	Crown	Marshy land	0	1	21	10
3525	Watawalewihena	do.	Marshy land fit for paddy	2	0	28	10
3526	Do.	do.	do.	0	3	16	10
3530	Elimahanpitiyewihena	do.	do.	2	2	6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,436, N.-W. P.

වම් 1900 ක්වූ මක්කෝබර් මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවරියාගේ කන්කෝරුවේදී.

වෘත්තීයව කුරුමාලය ඒකකයක් වශයෙන් විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ දෙසැම්බර් මස 17 වෙනි දිනට සඳහා දවල් 10 සහ ඊට පසු දවස් වලත් මාසදුර තානායමෙහි වෙන්දේසිකර එකිනෙකට නොකොන් කේරුදෙහිට යෙදෙනවා ඇත.  
 වෘත්තීයව කුරුමාලය පලාතේ කවුමටොල අත්පත්කමේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 181ක්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දම.	අක්කර	
				මහ. සක මිල.	රු.
O 142	කහවගහවත්ත	මාසදුරේ රේවතලත්තානේ	අවුරුදු 20ක් පමණ ගිණ පොල්වත්ත	2	1 19
R 142	මහසවත්ත	පල්ලම පුත්වරපුතාමි	අවුරුදු 30ක් පමණ ගිණ පොල් වත්ත	2	0 11
S 142	කෝන්ගහවත්ත	දිවෙසා සහ තවත් කෙනෙක්	එම වත්ත	0	3 16
T 142	කහවගහවත්ත	සිව්ටා	අවුරුදු 40ක් පමණ ගිණ පොල් වත්ත	2	3 31
X 142	කනුකැව්දේකුඹුර	සරනත්තර උත්තානේ	පුරත් කුඹුර	2	0 0
Y 142	එම	පල්ලම අප්පුතාමි	එම	3	1 0
Y 142½	එම	එම උත්තර	එම	2	1 14
Z 142	ලිදේවත්ත	සරනත්තර උත්තානේ සහ තවත් හතරදෙනෙක්	පරහ පොල් වත්ත	4	3 23
A 143	කොම්ලකුඹුර	රේවතලත්තානේ	පුරත් කුඹුර	7	3 36
B 143	පස්සල්වත්ත	එම	පරහ වත්ත	1	3 30

නො.	ඉඩමේ නම.	අයිතියකට නිසන්තා.	අන්දම.	අක්කර		
				භූමි. රූ. ප.	රූ.	
C 143	දත්තැලේ	කීර්තිවතා සහ තවත් 3 දෙනෙක්	වගුරු ඉඩම	3	3 23	10
D 143	එම	සිංහිරිමැතිකා සහ තවත් 3 දෙනෙක්	එම	2	0 18	10
E 143	ලීදකුඹුරේපිල්ලාව	මේනුහාමි සහ තවත් 5 දෙනෙක්	වගුරු සහ වගු ඉඩම	2	3 10	60
F 143	ගල්මිටිට	කීර්තිවතා සහ තවත් 5 දෙනෙක්	සාරමාසය හි පොල්වත්ත	2	2 26	40
G 143	වේදිගහතවත්ත	උක්කුබන්ධා සහ තවත් අග	පරන වත්ත	0	3 20	100
I 143	ඇටඹගහතවත්ත	ජන්තාමි සහ තවත් 4 දෙනෙක්	එම	2	0 10	100
J 143	ලීදකුඹුර	මේනුහාමි සහ තවත් 2 දෙනෙක්	කුඹුර	2	3 36	50
L 143	එම	උක්කුබන්ධා සහ තවත් 13 දෙනෙක්	එම	1	3 20	50
M 143	එම	ගහපන්තාමි සහ තවත් 4 දෙනෙක්	එම	3	3 25	50
N 143	එම	සිංහිරිමැතිකා	එම	1	0 23	50
O 143	එම	උක්කුබන්ධා සහ 13 දෙනෙක්	එම	1	0 19	50
P 143	ඇටඹගහකුඹුර	එම	එම	2	0 30	50
Q 143	එම	උත්තුරුල සහ තවත් 2 ක්	එම	2	0 12	50
R 143	එම	මේනුහාමි සහ තවත් 2 ක්	එම	0	1 20	50
S 143	එම	පුත්ච්ඡපු සහ තවත් 5 ක්	එම	1	0 12	50
T 143	එම	සේතුඵතතා සහ තවත් කෙනෙක්	එම	3	2 1	50
U 143	දෙල්ගහකුඹුර හොහොත් ගොඩකුඹුර	පුත්ච්ඡපු සහ තවත් 3 ක්	එම	4	0 10	50
V 143	ගොඩකුඹුර	අඹලීනුඅප්පු සහ තවත් කෙනෙක්	කුඹුර සහ පොල් වත්ත	1	2 16	50
X 143	දත්තැලේ හොහොත් කෝන්ගහපිල්ලාව	සරනන්කර උත්තාන්සේ සහ තවත් කෙනෙක්	අවුරුදු 15 ක් හි පොල්වත්ත	1	2 39	150
Y 143	මකුල්ලගහතවත්ත	උත්තුරුල සහ තවත් කෙනෙක්	පරන වත්ත	1	1 22	150
Z 143	ගොඩකුඹුරේපිල්ලාව	මුදලිහාමි	කැලේ සහ ඔට්ට	0	2 12	20
A 144	මුළුගහතවත්ත	සිංහිරිමැතිකා සහ තවත් 1 ක්	පරනවත්ත	0	3 0	150
B 144	අඹගහතවත්ත	එම	එම	0	2 30	150
C 144	මුළුගහමුල්ලාවත්ත	ගඳුලන්කාවේ උක්කුබන්ධා සහ තවත් එක්කෙනෙක්	එම	0	2 21	150
D 144	සිසම්ලාගහතවත්ත	කීර්තිවතා සහ තවත් 4 ක්	එම	2	0 11	150
F 144	ජීරිගහකුඹුර	පුත්ච්ඡපු සහ තවත් 2 ක්	විවිධරහ කුඹුර	4	3 13	50
G 144	එම	ගඳුලන්කාවේ උක්කුබන්ධා සහ තවත් 2 ක්	එම	4	3 22	50
H 144	ගල්ගහකුඹුර	උක්කුබන්ධා සහ තවත් 13 ක්	එම	4	3 0	50
K 144	නුගහකුඹුර	වලගෙදර අප්පුසිඤ්ඤා සහ තවත් කෙනෙක්	එම	6	2 17	50
L 144	නුගහකපිල්ලාව	වලගෙදර අප්පුසිඤ්ඤා සහ තවත් 3 ක්	දළකැලේ කුඹුර	1	1 0	20
M 144	ගොඩකුඹුර	අප්පුහාමි	එම	1	2 21	50
N 144	මහවෙලඉරුවැල්ල	අඹලීනුඅප්පු සහ 5 ක්	එම	2	22 1	50
O 144	එම	එම	එම	5	2 30	50
P 144	එම	සරනන්කර උත්තාන්සේ සහ ගහරදෙනෙක්	එම	5	1 33	50
Q 144	එම	කපුරුහාමි සහ තවත් 2 ක්	එම	5	0 30	50
R 144	එම	මුදලිහාමි සහ තවත් 8 ක්	එම	2	2 0	50
S 144	එම	පුත්ච්ඡපු සහ තවත් 2 ක්	එම	2	2 9	50
T 144	එම	පල්ලම අප්පුහාමි සහ තවත් 3 ක්	එම	3	0 10	50
U 144	එම	ගලසායේ කීර්තිමි	එම	2	3 4	50
V 144	එම	මුදලිහාමි සහ තවත් 2 ක්	එම	3	1 6	50
X 144	එම	රත්නාමි සහ තවත් කෙනෙක්	එම	3	0 24	50
Y 144	එම	පුත්ච්ඡපු සහ තවත් 2 ක්	එම	3	0 28	50
Z 144	එම	සිංහිරිමැතිකා සහ තවත් 1 ක්	එම	5	3 28	50
A 145	එම	සිංඤ්ඤාප්පු සහ තවත් 4 ක්	එම	5	3 33	50
B 145	රුක්අත්තනගහපිල්ලාව	මුදලිහාමි සහ තවත් 3 ක්	එම	2	1 17	20
B 145 1/2	මුකලානේකුඹුර	අප්පුහාමි සහ තවත් 4 ක්	එම	6	0 9	50
C 145	අඹගහකුඹුර	ගොත්ඛයා	එම	1	2 38	50
D 145	එම	සිඤ්ඤාප්පු	එම	1	1 5	50
E 145	එම	ලමාඵතතා සහ තවත් 1 ක්	එම	2	2 32	50
F 145	එම	සර්දිගෙල්අප්පු	එම	2	2 15	50
G 145	එම	කපුරුහාමි සහ තවත් 1 ක්	එම	1	0 31	50
I 145	නොටුපොලකුඹුර	අඹලීනුඅප්පු සහ තවත් 5 ක්	එම	1	1 0	50
J 145	එම	වලගෙදර අප්පුසිඤ්ඤා සහ 1 ක්	එම	1	3 0	50
K 145	එම	පුත්ච්ඡපු සහ තවත් 2 ක්	එම	1	3 20	50
L 145	එම	රත්නාමි සහ තවත් කෙනෙක්	එම	2	0 17	50
M 145	එම	මුදලිහාමි සහ තවත් කෙනෙක්	එම	1	3 35	50
O 145	එම	ගහපන්තාමි සහ තවත් 2 ක්	එම	1	3 30	50
P 145	එම	මුදලිහාමි සහ තවත් 1 ක්	එම	1	3 36	50

කො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහත.		අක්කර	
				අ. රු. ප.	ප.	අකමල.	
Q 145	මහවෙල ඉරවැල්ල	පුත්වල්ප සහ තවත් 2ක්	කුඹුර	1	3	14	50
R 145	එම	රත්නාමි සහ තවත් 2ක්	එම	2	0	30	50
S 145	එම	දිලෝගාමි	එම	2	1	5	50
T 145	එම	මේනුගාමි සහ තවත් දෙකක්	එම	3	1	12	50
U 145	එම	සිසිඤ්ඤපු සහ තවත් 6ක්	එම	3	2	10	50
V 145	එම	පල්ලවරත්නාමි	එම	2	0	20	50
W 145	එම	හයිද්දොමි	එම	2	0	0	50
X 145	එම	පොඹිසිඤ්ඤෝ සහ තවත් 1ක්	එම	2	1	0	50
Y 145	එම	රේවතලත්තානස්	එම	2	0	26	50
Z 145	එම	රේවතලත්තානස් සහ තවත් 1ක්	එම	2	1	20	50
A 146	එම	සිත්තිසා සහ තවත් 3ක්	එම	3	0	0	50
B 146	එම	අප්පුගාමි සහ තවත් 3ක්	එම	2	3	2	50
C 146	එම	හෙපත්තාමි සහ තවත් 2ක්	එම	2	2	20	50
D 146	එම	පුත්තිසිඤ්ඤෝ තවත් 5ක්	එම	1	3	0	50
F 146	කො:පුකුඹුර	පුත්තිරල සහ තවත් 4ක්	එම	1	0	24	50
G 146	එම	හිරිගෝරිස් සහ තවත් අස	එම	0	2	0	50
H 146	කෝන්ගහම්මිට	පුත්තිසිඤ්ඤෝ සහ තවත් 2ක්	මිම්ම	1	3	29	10
I 146	එම	රත්නාමි	එම	1	1	25	10
J 146	එම	සිසිඤ්ඤපු	එම	2	1	0	10
K 146	දවටගහ කුඹුර	කිරිගාමි සහ තවත් 3ක්	දුනට වැඩිපුහු කරගහසහ පු රත් කුඹුර	4	3	13	10
L 146	මහවෙල පිල්ලුව	සහපත්තාමි සහ තවත් 2ක්	සේන	3	1	0	10
N 146	වි හේන	පුත්තිසිඤ්ඤෝ	එම	2	1	30	10
O 146	හල්ගහකුඹුර	මේනුගාමි සහ තවත් 7ක්	කුඹුර	8	0	14	50
P 146	ලිංකගේ කුඹුර	පල්ලවඅප්පුගාමි සහ තවත් 3ක්	එම	1	2	12	50
Q 146	එම	ලත්ගුණල සහ තවත් 1ක්	එම	1	2	0	50
R 146	එම	පුත්තිසිඤ්ඤෝ සහ තවත් 3ක්	එම	3	0	16	50
S 146½	බැම්මේ කුඹුර	පුත්වල්ප සහ තවත් 3ක්	එම	4	3	10	50
U 146	දවටගහකුඹුර	අල්ලිසා සහ තවත් 6ක්	එම	3	3	13	50
V 146	මුනවල්ගහකුඹුර	සිත්තිරි මැතිකා සහ තව පස් දෙනෙක්	කුඹුර	1	1	5	50
W 146	බෝගහපිල්ලුව	ලක්කුබොඩා සහ තව තවත් දෙකක්	කුඹුර සහ සේන	1	0	20	20
X 146	බෝගහපිල්ලුවේ කුඹුර	එම අසවල්	කුඹුර	0	2	36	50
Y 146	වැබොඩේ කුඹුර	අබ්ලිහුඅප්පු සහ තව තවත් දෙකක්	එම	6	3	16	50
B 147	බුළුගහවත්ත	මේනුගාමි සහ තව පස් දෙනෙක්	පරතවත්ත	0	2	27	150
D 147	සාවකැලගහවත්ත	ලක්කුබොඩා සහ තව 13 දෙනෙක්	වත්ත	1	3	0	150
C 147	කො:පුකුඹුර	මේනුගාමි සහ තව 5 දෙනෙක්	කුඹුර	3	3	17	50
G 147	කො:සිගහවත්ත	මේනුගාමි සහ තවත්	වත්ත	0	1	31	150
H 147	සිංඹුලාගහවත්ත	හෙරත්සිංහෝ	එම	0	3	7	150
J 147	කෝන්ගහවත්ත	කිරිමැතිකා සහ තව එක්කෙනෙක්	එම	1	1	33	150
K 147	කැලගහමුලවත්ත	එම	එම අළුත වවාපු ඉඩම	1	0	0	50
M 147	කැටකැලගහවත්ත	සිත්තිඅප්පු සහ තව එක්කෙනෙක්	අවුරුදු 6ක් පොළ වැසැති පොළ ගස්	0	3	32	150
O 147	ගොන්තගහවත්ත	පුත්තිරල	පහවත්ත	0	3	32	150
S 147	කහවගහවත්ත	පුම්සිංහෝ සහ තව පස් දෙනෙක්	එම	1	0	32	150
T 147	එළුපුගහවත්ත	පුම්සිංහෝ සහ තව එක්කෙනෙක්	එම	0	2	0	150
U 147	කෝන්ගහවත්ත	එම	එම	0	1	18	150
V 147	කපුගහපිල්ලුව	එම	පැලපොල්වත්ත	0	1	24	75
X 147	කුඩාවැවකුඹුර	මුදලිගාමි විදාගේ සහ තවත්	කුඹුර	5	0	32	50
Y 147	එම	දිලෝගාමි සහ තව එක්කෙනෙක්	එම	0	3	13	50
A 148	ගෙදරගාවා කුඹුර	පුත්වල්ප සහ තව එක්කෙනෙක්	එම	0	3	25	50
B 148	ගොරොන්ගහගේන	මුදලිගාමි සහ තව එක්කෙනෙක්	පැලවත්ත	1	0	0	50
D 148	කොහොඹගහවත්ත	අබ්ලිහුඅප්පු සහ තව 7 දෙනෙක්	පරතවත්ත	2	0	33	150
E 148	කොස්ගහවත්ත	පුත්වල්ප සහ තව දෙකෙනෙක්	එම	1	1	29	150
F 148	එම	එම	අවුරුදු 20 පොළ ගස්	0	1	14	150
G 148	අඹගහවත්ත	අබ්ලිහුඅප්පු සහ තව 7 දෙනෙක්	අවුරුදු 16 එම	0	2	23	100
H 148	ගොන්තගහගේන	කහෙල්ලැල්ලේ අළු රිස්අප්පු	එම 8 එම	2	0	12	80
I 148	රුක්කන්තගහගේන	එම	එම	1	1	31	80
J 148	මහරේවත්ත	රේවතලත්තානස්	කැලේ	2	3	13	20
K 148	කොඩැල්ලේගේන	අප්පුගාමි	එම	0	2	38	20
L 148	මිගහවත්ත	දිලෝගාමි සහ තව එක්කෙනෙක්	පරතවත්ත	2	2	27	150
O 148	බෝගහවත්ත	ලත්ගුණාමි	එම	1	1	16	150
Q 148	අඹගහවත්ත	අබ්ලිහුඅප්පු	අවුරුදු 25 පොළ ගස්	1	1	7	150
R 148	එම	ලත්ගුණාමි	පොල්වත්ත	0	2	26	150
T 148	සිත්තිගහවත්ත	සිත්තිරිමැතිකා	එම	2	2	20	150

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තය.	අන්දම.	මහත.		අක්කර	
				අ. රු. ප.	රු.	සහ මිල.	
U 148	ගල්ලිමඩ	පුත්වල්පුතාමි සහ 4 දෙනෙක්	දුන්නාල	1	0	29	20
V 148	කරුගහමුලපිල්ලාව	මේනුතාමි	කැලේ සහ පොල් වත්ත	0	2	37	20
A 149	ගල්කහවත්ත	උක්කුඛන්ඩා සහ 13ක්	කිස්අවුරුදු පොල් ගස්	2	1	16	150
B 149	ගමගේ වත්ත	මුදලිතාමි	එම	2	0	18	150
L 149	දවටගහකුඹුර, කහටගහ කුඹුර සහ පන්වෙලේ කුඹුර	හින්ගිරියා සහ හවත්අග මිගොටුවේ කී. ප්‍රනාන්දු	කුඹුර	22	1	20	50
S 149	පරණවත්ත	කොළඹ වාර්ලස් සොයිසා	පරණ වත්ත	0	1	8	150
T 149	කනුකැව්ගේ කුඹුර	කුරගේ අන්තෝති පොත්සේක	කුඹුර	11	3	8	50
U 149	වව්වෙලකුඹුර	සෝමාලියා	එම	9	3	38	50
V 149	සිංඹලාගහකුඹුර		අවුරුදු 20කින් වැඩනොකල කුඹුර	6	0	21	10
W 149	කදුරුගහකුඹුර	මදුරුගම ගුරුතාමි	කුඹුර	6	2	8	50
X 149	ගුනුමුත්තුවෙලකුඹුර	තොඩැල්ලේ ජුවන්අප්ප	අවුරුදු 30කින් වැඩනොකල කුඹුර	2	0	21	10
A 150	නාපොකුණේකුඹුර	පිරිස්සිඤ්ඤෝ සහ 3ක්	කුඹුර	5	2	30	50
B 150	කොස්ගහවත්ත	මදුරුගම ගුරුතාමි	පොල්වත්ත	1	0	4	150
C 150	පොල්කන්දේවෙලකුඹුර	අභිලීනුඅප්ප සහ 4ක්	කුඹුර	25	0	0	50
E 150	ගුනුමුත්තේ කුඹුර	පිත්තමි සහ 2ක්	අවුරුදු 40කින් වැඩනොකල කුඹුර	6	1	30	10
F 150	එම	වොට්ටුල්ලේ පොතිසිඤ්ඤෝ	එම	1	0	18	10
G 150	එම	එම	එම	2	0	6	10
H 150	එම	එම	එම	3	1	7	10
I 150	කදුරුගහකුඹුර	එම	එම	0	3	13	10
J 150	එම	එම	එම	0	3	15	10
L 150	පොල්වතුණේත්තාස	එම	වත්ත	20	0	0	50
M 150	දත්තැලේ	රජසත්තක	වැඩනොකල කුඹුර	11	1	23	10
N 150	එම	පුත්තිරල සහ තවත් 1ක්	කුඹුර	0	3	35	10
O 150	දත්වලකුඹුර	බාරෙන්ච්චිදුගේ සහ තවත් කෙනෙක්	කුඹුර	1	0	0	50
P 150	චි හේන	රජසත්තක	කැලේ, කුඹුරු අස්වද්දන්ට ගොදුයි	13	2	35	10
Q 150	වැවකෙයිසාකුඹුර	ජුවාතිස්අප්ප සහ 6 දෙනෙක්	කුඹුර	5	3	22	50
S 150	කොතොඹගහවත්ත	ගෙනදික්සිංඤ්ඤෝ සහ තවත්	පරන වත්ත	0	3	1	150
U 150	ඇලගාවාවත්ත	බාරෙන්ච්චිදුගේ සහ එක්කෙනෙක්	අච්චුරුදු 18 පොල් ගස්	0	2	23	150
X 150	සුරිගහවත්ත	එම	පරන වත්ත	0	2	12	150
Z 150	ගොරෙක්ගහකුඹුර	කිරිතාමි සහ 5 දෙනෙක්	කුඹුර	10	3	30	50
A 151	මිගහවත්ත	බාරෙන්ච්චිදුගේ සහ තව එක් කෙනෙක්	පරන වත්ත	0	2	24	150
C 151	එම	මුදලිතාමි	එම	0	2	34	150
D 151	අඹගහවත්ත	එම	එම	1	0	8	150
J 151	චි හේන	එම	කැලේ	2	1	0	10
O 151	කෝත්තහවත්ත	බබාඑකතා සහ තවත්	පරන වත්ත	1	1	15	150
S 151	කොටුවේකුඹුර	හින්ගිරල සහ තව 4 දෙනෙක්	කුඹුර	2	1	23	50
T 151	කහටගහකුඹුර	මුකලාගෙදර පුත්වල්පු සහ තව 3 දෙනෙක්	එම	10	1	0	50
B 152	මුකමල්ගහකුඹුර	මුදලිතාමි සහ තව 2 කෙනෙක්	එම	1	3	23	20
D 152	කහටගහකුඹුර	අභිලීනුඅප්ප සහ 7 දෙනෙක්	එම	2	1	34	50
F 152	සුරිගහකහවත්ත	අප්පුතාමි සහ තව 4 දෙනෙක්	පේත් කැලාව	2	2	6	15
G 152	ආචාරියාකුඹුර	මාකදුරේ අප්පුතිස් සිල්වා	කුඹුර	2	1	36	50
G 152 1/2	චි හේන	මුකලාගෙදර පුත්වල්පු	එම	13	1	32	50
H 152	දික්පිල්ලාව	අභිලීනුඅප්ප සහ 2 කෙනෙක්	වත්ත	6	0	0	60
L 152	සිංඹලාගහවත්ත	රත්තාමි සහ 5 දෙනෙක්	පොල් වත්ත	3	1	30	150
S 152	පොකුකොටුවේවත්ත	මේනුඑතතා සහ තවත්	වත්ත	0	3	2	150
O 152	කොභිලවල	ජුවන්අප්ප	මඩ ඉඩම	1	0	12	10
V 152	පොකුකොටුව	එම	වත්ත	2	1	19	150
W 152	එම	රජසත්තක	මඩ ඉඩම	0	1	21	10
3525	බටවලේ චිහේන	එම	කුඹුරුවලට ගොදු මඩ ඉඩම	2	0	28	10
3526	එම	එම	එම	0	3	16	10

අක්කර  
මහක. යක මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
3530	එලිමහන්පිටියේ විභේන	රජයන්තක	කුඹුරුවලට ගොදු මඩ ඉඩම	2 2 6	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් ජනාන්තේශ්වරයා විසින්ම කොන්දේසි ගැණ කාරණා වශමිදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තේශ්වරයා දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරීජ වමිහ.

No. 1,437, N.-W. P. Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Monday, December 17, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,492.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
7670	Tittakada	Crown	Young forest	3	0	3	30
7672	Do.	do.	do.	2	2	6	30
7674	Do.	do.	do.	6	1	15	30
7676	Do.	do.	do.	6	3	31	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,437, N.-W. P. වමි 1900 ක්වු නොවැම්බර් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙකාරීජ ජනාන්තේශ්වරයා විසින්ම කොන්දේසි ගැණ

වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් ජනාන්තේශ්වරයා විසින්ම කොන්දේසි ගැණ කාරණා වශමිදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තේශ්වරයා දැනගන්ව පුළුවන.

Preliminary plan 1,492.

නො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහක. යක මිල.			
				අ. රු. ප.	රු.		
7670	නින්නකමේ	ආණ්ඩුව	ලඳු මුකලාන	3	0	3	30
7672	එම	එම	එම	2	2	6	30
7674	එම	එම	එම	6	1	15	30
7676	එම	එම	එම	6	3	31	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් ජනාන්තේශ්වරයා විසින්ම කොන්දේසි ගැණ කාරණා වශමිදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තේශ්වරයා දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරීජ වමිහ.

No. 1,433, N.-W. P. Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Friday, January 18, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,387/16.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
11073	Wahumuwa	Rollowamukalana	Forest	10	2	35

Upset price, Rs. 30 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,438, N.-W. P.

වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 18 වෙනි දින වූ සිකුරාදා දවල් 10 ට කුරු කැනල කවිච්චියේදී වෙන්දේසිකර විකුණනු ලැබූ දෙනවා ඇත.

වසම් දිසාවේ කුරුකැනල පලාතේ කවුච්චියේ පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. සිතියම 2,387/16.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
11073	වහුමුව	රෙලොව මුකලාන	මුකලාන	අ. රු. ප. 10 2 35

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 30යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්තරාලයට පත්වනු ලැබුවහොත්, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,439, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Tuesday, January 22, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 2,380.		Description.	Extent. A. R. P.
		Name of Land.	Name of Claimant.		
10975	Kiribamuna	Peniwarakagahamula-watta	Crown	Garden	0 1 29
A 1167	Do.	Peciwarakagahamula-watta <i>alias</i> Alutwatta	Punchiralalage Mudiyanse and another	do.	0 0 4

Upset price,—Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,439, N.-W. P.

වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 22 වෙනි දින වූ අඟහරුවාදා දවල් 10 ට කුරුකැනල කවිච්චියේදී වෙන්දේසිකර විකුණනු ලැබූ දෙනවා ඇත.

වසම් දිසාවේ කුරුකැනල පලාතේ හිරිකලහත්තන්වනු ලැබූ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්. සිතියම 2,380. ගම—කිරිබමුන.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	මහත.
10975	පැනිවරකාගහමුවත්ත	ආණ්ඩුව	වත්ත	අ. රු. ප. 0 1 29
A 1167	පැනිවරකාගහමුවත්ත නොහොත් අලුත්වත්ත	පුන්චිරලාගේ මුදියන්සේ සහ තවත් අයෙක්	එම	0 0 4

නියමකරණලද මුදල අක්කරයක් රු. 100යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්තරාලයට පත්වනු ලැබුවහොත්, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාවලෙස,  
ඩබ්ලිව්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,440, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, November 3, 1900.

ON Tuesday, January 8, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of lands situated in the Demala hatpattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
8621	Potukulama	Crown	Low jungle	10	3 26	10
8625	Do.	do.	Chena	4	2 2	15
8626	Do.	do.	Plain and bushy	2	1 2	15



No. 1,441, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, November 4, 1900.

ON Thursday, January 17, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

(Cadastral.) Preliminary plan 14.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
86	Murutenge	Kanakeliyahena	Chena	3 1 25

Upset price,—Rs. 25 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,441, N.-W. P.

විෂි 1900 ක්වු නොවැම්බර් මස 4 වෙනි දින කොළඹ මහසෙනෙකාරිප්ලන්තාන්තේ කන්තෝරුවේදී.

වසඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු ජනවාරි මස 17 වෙනි දිනවු මුහස්සනිත්ද දවල් 1ට කුරුනාගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරුදෙනට යෙදෙනවා ඇත.

වසඹදිසාවේ කුරුගල පලාතේ දඹදෙනිහත්පන්තුවේ කොවිඩාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 1ක්. සිහිගම 14.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
86	මුරුතැන්නේ	කනකිලියේ හේන	හේන	3 1 25

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 25යි.

මෙම ඉඩම හැණ වැඩිදු කාරණා කර්වෙසර්ජනරාජ්‍යාන්තේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා වසඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේගෙන්ද දැනගනවට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානත්තේගෙන් අඤ්චලෙස,  
ඩබ්ලිව්. ටී. ලේලර්,  
වැඩබලන මහසෙනෙකාරිප් මමත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,038, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, October 24, 1900.

ON Wednesday, February 20, 1901, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2	Tammanewa	—	Low jungle fit for paddy	5 3 16	20
2924	Kadurugaskada	Preliminary plan 1,030.—Kadawat korale. Mitiya Panikkiye and another	High jungle fit for paddy	16 3 20	12
4636	Galenbindunuwewa	Preliminary plan 1,499.—Kadawat korale. —	Paddy field (encroachment by Silpa Panikkiya and others)	1 1 18	20
4034	Migaswewa	Preliminary plan 1,340.—Kadawat korale. Pulinguralage Pinhami and others	Scrub fit for paddy	5 2 15	10
4961	Muwaetagama	Preliminary plan 1,633.—Kadawat korale. Kapurala Vedarale	Jungle fit for paddy	3 1 28	15
2378	Muwaetagama	Preliminary plan 736.—Kadawat korale. N. Ratanapala Unnanse	High jungle fit for paddy	6 2 0	20
2932	Muwaetagama	Preliminary plan 1,035.—Kadawat korale. Appurala Kawurala	Forest fit for paddy and for cocoanut	1 1 39	18



Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
4687	Muwaetagama	Preliminary plan 1,516.—Kadawat korale. Punchirala Korala	Scrub fit for cocoanut	3	1	33	15
4721	Welweliyawa	Preliminary plan 1,528 —Kadawat korale. —	Paddy field (encroachment by Kadirate Badderala of Ilakkawidde-wewa)	1	0	0	12
4722	Do.	—	do.	0	1	34	12
4723	Do.	Kadirate Badderala	Low jungle fit for paddy	2	1	21	12
4724	Ilakkawiddewewa	Kapurala Vel-vidane	Scrub jungle fit for paddy	6	0	11	10
4725	Do.	Sirale Vel-vidane and others	do.	12	3	20	10
5407	Karapikkada	Preliminary plan 1,833/125.—Kadawat korale. Sirala Vel-vidane and two others	Low jungle fit for paddy	22	2	17	20
5408	Do.	do.	Paddy field (encroachment by Kapurala Mohottala, Sirale Vel-vidane, and others)	1	0	37	20
2507	Ihalahammillewa	Preliminary plan 814. Kanadara korale. Andiya Panikkiya	Low jungle fit for paddy	4	0	6	11
4302	Gangurewa	Preliminary plan 1,406.—Kanadara korale. Welata Mohattala	Low jungle fit for cocoanut	1	0	0	20
2239	Lulnewa	Preliminary plan 671.—Kanadara korale. Kande Vel-vidane	Low jungle fit for paddy	6	3	8	15
2242	Lokuruwewa	—	do.	5	2	32	15
2170	Kokmaduwa	Preliminary plan 634.—Kanadara korale. Sirala Lekama	Low jungle fit for paddy	1	1	7	15

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,038, N.-C. P.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිතුමාගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මාසේ 20 වෙනි දින වූ බදුද දවල් 12ට අනුරූපව කම්මේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන හෝ බේරුණකරගෙන ගෙනෙහිමා ඇත.

උතුරුමැද දිසාවේ නුවරක්‍රමයේ පලාතේ නුවරගමපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 20ක් සිතියම 7. කඩවත්කෝරලේ. ගම—තම්මැත්තුව.

නො.	ඉල්ලුම්කාරයා.	අත්දම්.	මහත.		අක්කර ගක මිල.	
			අ. රු. ප.	රු.		
2	—	විගොවිතැනට සුදුසු කැලේ	5	3	16	20
2924	මිහිඟුපිටිය සහ තවත් අයෙකු	සිතියම 1,030. ගම—කඳුරුගස්කඩ. විගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	16	3	20	12
4636	—	සිතියම 1,499. ගම—ගලුන්බිඳුනුවාව. සිල්පාපනිකියා සහ තවත් අය බලේට අල්ලාගත තිබෙන කුඹුර	1	1	18	20
4034	පුලිඳුරලගේ පිත්තාමි සහ තවත් අය	සිතියම 1,340. ගම—මහස්වැව. විගොවිතැනට සුදුසු කටුපත් බිම	5	2	15	10
4961	කපුරලවෙදරල	සිතියම 1,633. ගම—බුවඇවගම. විගොවිතැනට සුදුසු කැලේ	3	1	28	15
2378	ඇත්. රහතපාලවත්තාගේ	සිතියම 736. විගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	6	2	0	20
2932	අප්පරලකම්බරල	සිතියම 1,035. විගොවිතැනට සහ පොල්වැව්මට සුදුසු මුකලාන	1	1	39	18
4687	පුත්තරලකෝරල	සිතියම 1,516. පොල්වැව්මට සුදුසු කටුපත් බිම	3	1	33	15
4721	—	සිතියම 1,528. ගම—වෙල්වැව්ගාව. ඉලක්කවිද්දවැවේ කදිරුගේ බද්දෙරල	1	0	0	12
4722	—	බලේට අල්ලාගත තිබෙන කුඹුර	0	1	34	12
4723	කදිරුගේ බද්දෙරල	එම විගොවිතැනට සුදුසු ලඳුකැලේ	2	1	21	12
4724	කපුරලවෙල්විදුගේ	ගම—ඉලක්කවිද්දවැව. විගොවිතැනට සුදුසු කටුපත් කැලේ	6	0	11	10
4725	සිරිලවෙල්විදුගේ සහ තවත්	එම එම	12	3	20	10

නො.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගක. අ. රු. ප.	අක්කර සක මිල. රු.
		සිතියම 1,833. ගම—කරපික්කඩ.		
5407	සිරුලවෙල්විදයේ සහ තවත් දෙදෙනෙක් එම	විගොවිතැනට සුදුසු ලදකැලේ	22 2 17	20
5408		කපුරුලමොහොවිවංල සිරුලවෙල්විදයේ සහ තවත් අං බලේට අල්ලාගත නිවෙහ තුමුර	1 0 37	20
		සිතියම 814. ගම—ඉගලගම්මල්ලාව.		
2507	අභිභාපනිකයා	විගොවිතැනට සුදුසු ලදකැලේ	4 0 6	11
		සිතියම 1,406. කකදුරුකෝරලේ. ගම—ගගුරුව.		
4302	වේලානේමොහොවිවංල	පොල්වැව්වෙට සුදුසු ලදකැලේ	1 0 0	20
		සිතියම 671. ගම—එල්නාව.		
2239	කන්දවෙල්විදයේ	විගොවිතැනට සුදුසු ලදකැලේ	6 3 8	15
		ගම—ලෝකුරුවාව		
2242	—	විගොවිතැනට සුදුසු ලදකැලේ	5 2 32	15
		සිතියම 634. ගම—කොන්මඩුව.		
2170	සිරුලලේකම	විගොවිතැනට සුදුසු ලදකැලේ	1 1 7	15

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අං විකිනීමේ දීනේදී පැමිණ බවුන්ගේ අයිති වාසිකම් බරපුකර හිචිත්තව බිහාස.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරුල්ලන් නානසේගෙනද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණ උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන් නානසේගෙනද දූතගන්තව පුඵවත.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්. ජී. වේලර්,  
 වැඩබලන මහසෙනෙකාරිස් වමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 812, E. P.

Colonial Secretary's Office,  
 Colombo, November 6, 1900.

ON Monday, December 17, 1900, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,600.—Eraur pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
4394	Eraur	General sale	Pattiadikkadu	41 3 18	10 0
4395	Do.	do.	do.	2 0 18	10 0
4396	Do.	do.	Vattamadu	2 1 34	10 0
4398	Do.	do.	Pattiadikkadu	6 2 32	10 0
4399	Do.	do.	Anaiviluntanmadukkadu	2 0 24	10 0
4400	Do.	do.	do.	15 0 0	10 0
4401	Do.	do.	do.	10 1 21	10 0
4402	Do.	do.	do.	12 1 37	10 0
4403	Do.	do.	do.	11 1 4	10 0
4404	Do.	do.	do.	12 1 28	10 0
			Preliminary plan 2,698.		
77741	Vantarumulai	P. H. Pammakkuddi	Mappoddavillukkadu	2 2 19	10 0
			Preliminary plan 2,719.		
77845	Chittandi	U. Kalantarlevvai and A. Pichchaikkandu	Piraddilavelikkuda Mun-mari	35 0 0	12 50
77846	Do.	N. Chinnar	Encroachment	12 1 0	12 50
77847	Do.	K. Chinnattampi	Puliyadimadu	16 1 36	12 50
77848	Do.	N. V. Kanavati	do.	7 2 12	12 50
			Preliminary plan 2,712.		
77785	Kaluvankeni	W. D. de Silva	Kaluvankeni Vempu	0 2 37	15 0
77786	Do.	do.	do.	10 0 24	15 0
			Preliminary plan 2,363.		
76075	Pankudaveli	A. Mirasaivu	Panikkaiyadi Attukkadu	30 1 21	30 0
			Preliminary plan 2,720.		
77849	Rukam	A. B. Pichchaikkandu	Suraipunuaiyadihchenai	2 3 16	12 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
77799	Katiraveli	K. N. Mukammatu Ravuttar	Preliminary plan 2,716.—Koralai pattu. Fit for tobacco cultivation	2 0 32	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 812, E. P.

கொலோனியல் சர்க்கிற்ந்தாரா ஆப்சிஸ்,  
கொழும்பு, 1900 ம் வருஷ கார்த்திகைமீ 6 ந் வ.

1900 ம ஆண்டு மாரகழிமீ 17 ந் திகதி இங்கடகிமுமையிலும் அதனையடுத்த நாடகளிலும் தன ஆப்சிஸ் கிழக்கு மாகாணத்து மட்டுக்களப்பு கவற்றை மேற்று ஏசுநெய்வாகளால் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிக்கூரிய காணித்தணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தபிரகாரம் வலதிற்கூறி விற்கப்படுக.

பினான இகைகம் 1,600, ஏறலூபற்று.

தரியப்பு விலை  
ஏக்கரொன்

இல.	குறிச்சி.	கேள்விகாரானி ன பெயர்.	விவரம்.	விலைமம். அ. ரூ. ப.	றுகூ. ரூ. ச.
4394	ஏறலூர்	பொ துவிற்பனவு	பட்டியடிககாடு	41 3 18	10 0
4395	ஓடி	ஓடி	ஓடி	2 0 18	10 0
4396	ஓடி	ஓடி	வடடைமடு	2 1 34	10 0
4398	ஓடி	ஓடி	பட்டியடிககாடு	6 2 32	10 0
4399	ஓடி	ஓடி	ஆனைவிழுந்தான மடுக்காடு	2 0 24	10 0
4400	ஓடி	ஓடி	ஓடி	15 0 0	10 0
4401	ஓடி	ஓடி	ஓடி	10 1 21	10 0
4402	ஓடி	ஓடி	ஓடி	12 1 37	10 0
4403	ஓடி	ஓடி	ஓடி	11 1 4	10 0
4404	ஓடி	ஓடி	ஓடி	12 1 28	10 0
77741	வந்தாறுமலை	பொ. த. பமமகருட்டி	பட்டம 2,698. மாப்போட்டவிலலுககாடு	2 2 19	10 0
77845	கிற்றாண்டி	உ. கலந்தாலெவ்வையும், அ. பிச்சைக்கண்டும்	பட்டம 2,719. பிராடிலாவெளிகருடா முன்மாரி		
77846	ஓடி	ந. சின்னா	கூட்டப்பிடித்தபூமி	35 0 0	12 50
77847	ஓடி	க. சின்னத்தமபி	புளியடிமடு	12 1 0	12 50
77848	ஓடி	ந. கணபதி	ஓடி	16 1 36	12 50
77785	களுவனகேணி	பட்டம 2,712. வெ. டே. டி. சீலவா	களுவனகேணிவேழபு	7 2 12	12 50
77786	ஓடி	ஓடி	ஓடி	0 2 37	15 0
76075	பன்குடாவெளி	பட்டம 2,363. அ. மீராசாய்வு	பணிச்சையடி ஆற்றுக்க காடு	10 0 24	15 0
77849	உறுகாமம்	பட்டம 2,720. அ. பிச்சைக்கண்டும்	சுறைபுணையடிப்பூமி	30 1 21	30 0
77799	கதிர்வெளி	பட்டம 2,716, கோறலைப்பற்று, க. நா. முகமது இராவுத்தாரா	புகையிலைச் செய்கைகா கிய பூமி	2 3 16	12 50
				2 0 32	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களுக்கும் விற்பனைகொந்தீசுகளைப்பற்றியும் பட்டுக்களப்பு அரசாட்சியின் ஏசுநெய்ந்துரை யவர்களிடம் வினாவியறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

டபிள்யூ. ற். தேயிலர்,  
இராசாங்க விகிதரின வேலைபாரப்பவா.













IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the gravets of Jaffna for the year commencing January 1, 1901, will be one in number. The said license will be put up for sale by public auction at the Jaffna Kachcheri at 1 P.M. on November 15, 1900, and will be issued in accordance with the provisions of the said Ordinance, and under the following conditions :—

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Government Agent.

Jaffna Kachcheri,  
October 22, 1900.

J. H. LEAK,  
for R. W. LEVERS,  
Government Agent.

1899 ம் வருஷத்தின் 5 ம் இலக்கக் கட்டளைச் சட்டத்தின் 8 ம் பிரிவுக்கமைய யாழ்ப்பாண டிஸ்ட்ரிக்டின் பொலிசு எல்லைக்குட்பட 1901 ம் வருஷம் தைமாசம் 1 ந் திகதி துவக்கம் ஒரு வருஷத்துக்கு சில்லறையாய் அபின் விற்க ஒரு இடத்துக்குத் தத்துவம் கொடுக்கப்படும் என்று இத்தால் விளம்பரமபண்ணுகிறேன். சொல்லப்பட்ட தத்துவம் 1900 ம் வருஷம் கார்த்திகைமாதம் 15 ந் திகதி பிற்பகல் ஒரு மணிக்கு யாழ்ப்பாணக் கச்சேரியில் பிரசித்த ஏலத்திற்கு விற்கப்படுமென்றும், மேற்குறித்த கட்டளைச் சட்டத்திற்கிசையவும பின்னால் சொல்லப்பட்ட பொருத்தங்களுக்கு கிசையவும கொடுக்கப்படும்.

பொருத்தங்களாவன.

1. இரா எட்டு மணிக்குப் பின்னுக் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக் கூடாது.
2. சில்லறைவிற்பனவுக்குத் தத்துவமபெற்றவருக்கல்லாது மற்ற எவருக்கும் ஒரே சமயத்தில் 180 கிறேயினுக்கு அதிகப்பட விற்கக்கூடாது.
3. அபின் விற்குமிடத்தில்தானே அபின் சாப்பிடக்கூடாது.
4. விலைக்கு வைத்திருக்கும் அபினை கலப்புச்செய்வதினால் அல்லது வேறு ஏதுவிதமாயாகுதல் அசடாக்கக்கூடாது.
5. பார்வைக்கு 15 வயதுக்குக் கீழ்ப்பட்டவருக்கு அபின் விற்கக்கூடாது.
6. உடுக்கும் உடுப்புக்கு அல்லது வேறு ஏதும சாமானுக்கு அபின் மாற்றக்கூடாது.

7. சரியான தத்துவமுடையவரால் காட்டப்படும் பிரகாரம் நான்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும், ஒவ்வொரு நாள் முடிவில் எவ்வளவு கையிருப்பென்றும் கணக்கு வைக்கவேண்டும்.

8. தத்துவமபெற்றவன் தனது சாய்ப்பில் ஒரு வெளியரங்கமான இடத்தில் தனது பெயரையும் சாய்ப்பின் இலக்கத்தையும் "அபின் சில்லறையாக விற்பதற்கு தத்துவமபெற்றது" என்பதையும் ஒரு பலகையில் எழுதி தூக்கவேண்டும்.

9. தத்துவமபெற்ற ஆள் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலுமசரி அல்லது வேலைகாரனாயிருந்தாலுஞ்சரி அப்படிப்பட்ட வேலைகாரன அல்லது காரியகாரன் யாழ்ப்பாண ஏசண்டர் உடைய அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதாமொரு அபின் அவனுடைய உத்தரவின் கீழ் விற்க அல்லது விற்குமபடி வைத்திருக்கக்கூடாது.

ஜே. எச். லீக்,

கொவண்ணமேந்து ஏசன்றுக்காக.

யாழ்ப்பாணம் கச்சேரி,

1900 ம் (நவ) ஐப்பசி 22 ந் வ.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1901, at the under-mentioned place in the Province of Sabaragamuwa, will be sold by public auction on November 28, 1900, at 1 P.M., at the Ratnapura Kachcheri, in terms of section 9 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 100 :—

Ratnapura District.—Higgashena.

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
5. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The quantity of opium possessed by the licensee at any one time shall not exceed fifty pounds in weight.
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Ratnapura Kachcheri.
10. The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop, his name, the number of the premises, and the words "Licensed to Retail Opium."
11. The highest bidder on being declared the purchaser shall forthwith pay down the whole amount of his bid.

Ratnapura Kachcheri,  
November 1, 1900.

EVAN M. BYRDE,  
Government Agent.



8. The licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.

9. No persons other than the licensee shall sell or expose for sale any opium under his license either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.

10. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealer.

E. M. D. BYRDE,  
Chairman.

Local Board Office,  
Ratnapura, November 6, 1900.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the license for the sale by retail of opium within the limits of the Board of Improvement town of Nuwara Eliya for the year commencing January 1, 1901, will be one in number. The said license will be put up for sale by public auction, at the Assistant Government Agent's Office at Nuwara Eliya, at noon on Friday, November 30, 1900, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions :—

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years, to any woman, or to any intoxicated person.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form, which will be prescribed by the Assistant Government Agent of Nuwara Eliya, of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The place licensed shall always be kept clean.
9. The licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop and the words "Licensed to Sell Opium by Retail" painted on it.
10. No persons other than the licensee shall sell or expose for sale any opium under his license either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Board of Improvement Office.

E. M. DE C. SHORT,  
Assistant Government Agent.

Board of Improvement Office,  
Nuwara Eliya, October 31, 1900.

NOTICE is hereby given that the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1901. The tenders, which must be in sealed envelopes superscribed "Tenders for Toll Rents," will be received at the Kandy Kachcheri until 1 o'clock P.M. on Monday, November 19, 1900, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*. If the tenders are not satisfactory, the rents will be sold immediately by public auction.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by

His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Government Tolls.

1. Gampola bridge.
2. Bowwagama bridge.
3. Teldeniya bridge and Kengalla road toll.
4. Madawala road toll.
5. Weragantota ferry.
6. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri,  
November 6, 1900.

H. WACE,  
Government Agent.

මෙහි පහත සඳහන් වෙනම මධ්‍යම දිසාවේ පාලම් රේන්ද වළි 1901 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදුගැණීමට එවන ලද මුදලක් ඉල්ලීම පත්‍ර මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්මාන්සේ විසින් භාරගනු ලැබේ.

මතු කී මුදලක් ඉල්ලීම පත්‍ර මතුපිට හෙවත් ඇන්විලොප් උඩ Tender for Toll Rents "පාලම් රේන්ද සඳහා ඉල්ලීම පත්‍රය" යන වාසයම ඇතුළු වළි 1900 ක්වූ නොවැම්බර් මස 19 වෙනි සඳුදා පස්වරු 1 වනතුරු මහනුවර කවිචේරියට භාර ගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීම පත්‍ර දී සිටින සෑම දෙනාම ඉදිරිපිටට ඇවිදීන් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට කිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීම පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්ත උන්මාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය. ඉල්ලීම පත්‍ර ඒත්තුගන්වාලෙස නොකිබු නොත් එවලේම එම රේන්ද ප්‍රසිඛ වෙන්දේසි කර විකුණන්නට යෙදේ.

ආණ්ඩුවේ ඒජන්ත උන්මාන්සේ විසින් උතුමා නත්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරා ගන්නා ලද ඉල්ලීම පත්‍රය අසිතිකාරයා විසින් ඉල්ලා පු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලිවලින් වහාම ඇප තිබෙන්නට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමා නත්වහන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමා නත්වහන්සේ විසින් ඒත්තු ගන් බව දැනුම් දුන් දින පටන් තිස්දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇප ඒත්තුගන් මුද ඔප්පුවලින් හෝ තුණින් පංගුවකට වරිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිණිස තිබෙන ලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්මාන්සේට ගෙවිය යුතු වූ ගාස්තුවද, ඇප ඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතු වූ ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබෙන ලද ඉඩම්වල ඔප්පු ඒවා මිලි ප්‍රමිත ඇපේකට නොගොත් උකස්කට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසඳම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් ඉල්ලීමකල විට දනගන්ට පුළුවන.

**ආණ්ඩුවේ පාලම් රේන්ද.**

1. ගම්පල පාලම.
2. බව්වාගම පාලම.
3. තෙල්දෙණියේ පාලම සහ කෙන්ගල්ලේ පාරේ රේන්දය.
4. මඩවල පාරේ රේන්දය.
5. වේරගමතොට තොටුපල.
6. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්ද.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව් වොන් එදවස තුලදී අතිකට රේන්දකාසි ගෙව් මෙන් තිදහස්ය.

එච්. ඩී. සී,  
ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ.

වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස  
6 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that on Monday, November 12, 1900, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the North-Western Province from December 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of October, 1900.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

*Bridges.*

1. Maguru-oya, on Kurunegala-Giriulla road.
2. Maguru-oya, on Kurunegala-Puttalam road.

Kurunegala Kachcheri,  
November 1, 1900.

F. C. FISHER,  
Government Agent.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සහ කාලය ඇතුලත මෙහි පහත සඳහන්වෙන වාණි දිසාවේ පලම් සහ පාරේ රේන්දයකට ඒවා ගනුදාමු පලමු ගැනුම් කාරයෝ විසින් වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මාසයට කොටස් වසයෙන් ගෙවියයුතු මාසමුදල වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 12 වෙනි දින නොගොත් ඊට ප්‍රමිත යෙන් ගෙවන්නට නොහැකිවනාන් එසේ ගෙවන්නට නොහැකි රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී නොවැම්බර් මස 12 වෙනි සද්ද පස්වරු දෙකට කුරුනෑගල කම්මේරියේදී නැවත විකුණනට ගෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලනලද මුදලෙන් දහයෙන් කොටසක් කම් මේරියේ බැඳිය යුතුය.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කිහිටා ගේ රුමකර දෙනවා ඇත.

**පාලම් රේන්ද.**

1. කුරුනෑගල හිරිගල්ල පාරේ මගුරුමය.
2. කුරුනෑගල පුත්තලම් පාරේ කිහෙත මගුරුමය පාලම් රේන්දපල.

ඇ. ජ. සී. පිහර්,

වාණි දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේය.  
වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින කුරුනෑගල කම්මේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent for the Puttalam District, North-Western Province, will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Puttalam District from January 1 to December 31, 1901.

The tenders, which must be in sealed envelopes super-scribed "Tender for Toll Rents," will be received at the Puttalam Kachcheri up to noon on Tuesday, November 20, 1900, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Assistant Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Assistant Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount within twenty days of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining title deeds tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Assistant Government Agent.

Canal Toll.—Palavi.

Ferry Tolls.—Etalai, Kalpitiya-Mutwal, Kalpitiya-Karaitivu.

W. A. G. HOOD,  
for Government Agent.

Kurunegala Kachcheri,  
November 6, 1900.

මෙහි පහත සඳහන්වෙන පුත්තලම් දිසාවේ පාලම් රේන්ද 1901 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැනීමට එවනලද මුද්දර ලත් ඉල්ලීම්පත්‍ර වසමදිසාවේ පුත්තලම් දිස්ත්‍රික් කුවේ ආණ්ඩුවේ උපඒජන්ත උන්නාන්සේ විසින් බාරගනු ලැබේ.

මතුකී මුද්දරලත් ඉල්ලීම්පත්‍ර මතුපිට ගෙවත් ඇත්විලොස් උඩ Tender for Toll Rents "පාලම් රේන්ද සඳහා ඉල්ලීම්පත්‍රය" යන වාසගම ඇතුළු වර්ෂ 1900යේ නොවැම්බර් මස 20 වෙනි අඟහරු වාද දවල් 12හ වෙනතුරු පුත්තලම් කම්මේරියට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දරකඩා බලනවා ඇත. තවද ඉල්ලීම්පත්‍ර දී සිටින සෑම දෙනාම උපඒජන්ත උන්නාන්සේ ඉදිරිපිට ඇවිත් (නැතහොත් තමන් විසින් වෙන අයකුට නිසි බලයක් දී ඔහු එවා ගෝ) ඒ දෙනලද ඉල්ලීම්පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට උපඒජන්ත උන්නාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ උපඒජන්ත උන්නාන්සේ විසින් උතු මානන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරා ගන්නාලද ඉල්ලීම්පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලා පුදු ගනනොත් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලිවලින් වහාම ඇපතිබන්නට ඕනෑවා පමනකුත්තොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් බාරගන්නට යෙදුනි නම් ඔහු ගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තු ගත්බව දැනුම්දුන් දින පටන් විසිදවසක් ඇතුලු තදී එම ඉල්ලීම් ගනනොත් දෙකෙන් පහවකට වටිනා ඇප ඒත්තුගත් මුද්දර ඔප්පුවලින් ගෝ තුනෙන් පහවකට වටිනා ඇප මුදලෙන් ගෝ තබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පிණිස නිවනලද ඔප්පු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වනාන් උන්තාන්සේව ගෙවිය යුතු ගාස්තුවද ඇප ඔප්පු සෑදීමටද, ඒවා සෝදිසි කර සම්පූර්ණ කිරීමටද, ඉඩම් තත්සේරු කිරීමට සහ ඇපඔප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවියයුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය. ඇප වෙනවෙන් නිවනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උසකට යටත්නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුන ගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ වියදම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ උපදේප් නිවනාන්සේවගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

**ඇලරේන්දය.**

1. පාලාවිය.

**නොට්පල් රේන්දය.**

2. ඒතාලේ.
3. කල්පිටිමෝදර.
4. කල්පිටිය, කරනිවු.

ඩබ්ල්සු. ඒ. ජී. හුඩ්,  
ආණ්ඩුවේ ඒපන්න වෙනුවට.

වසී 1900 ක්වු නොවැම්බු මස  
කුරුණෑගල කවිවේරියේදීය.

වැඩමේන් මාකාණම පුත්තනම ඉස්තිරික් **உதவி ஏசன்றுத்துரை அவர்கள் 1901 ம் ஆண்டு நைமீ 1 ந் திகதி துவக்கம் மார்கழிமீ 31 ந் தேதி மட்டுக்கும் புத்தளத்தின் பின்வரும் ஓடக்குத்தகைகளை வாங்குவோர்களிடமிருந்து முத்திரைவைத்த ஒப்பந்தப் பத்திரங்களை ஏற்றுக் கொள்வார்.**

ஓடக் குத்தகைகளுக்கு ஒப்பந்தமென்று என் வலப்பின்மேல் எழுதி முத்திரைவைத்த ஒப்பந்தங்கள் 1900 ம் (நவ) கார்த்திகைமீ 20 ந் தேதி செவ்வாய்க்கிழமை மதியமட்டும் ஏற்கப்பட்டு அன்னேரத்தில் திறக்கப்படும். ஒப்பந்தங்கள் போடும் சகலரும் அன்னேரத்தில் நிற்கவேண்டும் அல்லது தங்கள் கேள்விகள் மெய்யான கேள்வியென்று உதவி ஏசன்றுத்துரை அவர்கள் திருத்தியடைய அவர்களுடைய ஏசன்றவர்களை அனுப்பலாம்.

தேசாதிபதியவர்களுக்கு அனுப்ப உதவி ஏசன்றால் தெரிந்தெடுக்கப்படும் ஒப்பந்தக்காரன் உடனே கொள்விலையின் (1/10) பத்திலொருபங்கு கட்டவேண்டும். அக்கேள்வியைத் தேசாதிபதியவர்கள் ஏற்றுக்கொண்டால் அச்சம்மதியை அறியக்கொடுத்த 20 நாளையிற்குள் கொள்விலையின் நேரரைவாசிக்கு பிணைக்கொடுக்கவும், காசாயிருந்தால் மூன்றிலொருபங்கும் கட்டவேண்டும். பிணையாகக் கட்டும் சீட்டுகளைப் பரிசோதிக்க முடி மந்திராலோசனைச் சங்கத்தின் சலார்களும் பிணை உடன்படிக்கையை எழுதவும் அத்தோடு சேர்ந்த சீட்டுகளை பரிசோதிக்க முடி மந்திராலோசனைச் சங்கத்தின் சலார்களும்

ஆஸ்திகளைத் தக்கசரிக்க, சீட்டைப்பதியவைக்கும் சிலவுகளும் கொள்வனவுகாரன் கட்டவேண்டும்.

பிணையாகக் கட்டப்படும் சகல சீட்டுகளும் நிவாரணயானவைகளென்றபடிக்கு காணிப்பதிவுக் கந்தோரால் செற்றிபிக்கேற் அணைத்துவரவேண்டும். அதின் சிலவுகள் பிணைகொடுப்பவரே பொறுக்கவேண்டும்.

மேலதனமான விபரங்கள் புத்தளம் உதவி ஏசன்றுத்துரை அவர்களிடம் கேட்டறிந்து கொள்ளலாம்.

ஓடத்துறை—பாலாவி.

ஆற்றுத்துறைகள்—ஏத்தாலை; கம்பிட்டி முகத்துவாரம்; கம்பிட்டி கரைத்தீவு.

டபிள்யு. ஏ. ஜி. ஊட்,  
கவர்ணமேந்து ஏசன்றநர்சாகாக.

குருநாகல் கச்சேரியில்,  
1900 ம் (நவ) கார்த்திகைமீ 9 ந் உ.

NOTICE is hereby given that on Thursday, November 29, 1900, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from December 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of October, 1900.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

*Description of Rents.*

1. Aluwihare and Weragama road toll.
2. Nalanda bridge toll.
3. Ramboda and Tawalantenna road toll.
4. Bowwagama bridge toll.
5. Kaludaela-Perabahutenna road toll.
6. Balakaduwa road toll.
7. Dambulla and Galawela road toll.
8. Kolongahamula road toll.
9. Peradeniya bridge and Iriyagama road toll.
10. Talatu-oya and Gonawatta tolls.

Kandy Kachcheri, R. N. THAINE,  
November 7, 1900. for Government Agent.

මෙහි පහත සඳහන්වෙන මධ්‍යම දිසාවේ නොවු පල් පාලම් රේන්දවලට, වසී 1900 ක්වු මක්තෝබර් මාසේට වාරගණනේ ගෙවියයුතු මුදල් වසී 1900 ක්වු නොවැම්බර් මස 29 වෙනි දිනදී නොගොන් රීට මක්තෝන් ප්‍රථම ගැණුම් කාරයෝ විසින් ගෙවනට නොයෙදුනේවිනම්, නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙන්නාවූ යම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, වසී 1900 ක්වු දෙසැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී නොවැම්බර් මස 29 වෙනි බ්‍රහස්පතින්ද, පස්වරු 1ට මහනුවර කවිවේරියේදී නැවත විකුනනට යෙදෙන වග මෙසින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවලින් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසේක මුදල විකුණුපු දවසේදී මුදලෙන් බැඳ තබනට මිනුය.



**S**PECIFICATION showing the allotments of land (including Crown land) to be benefited by **Tinipitiwewa**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rate in
			A.	R.	P.	Perpetuity. Rs. c.
Tract—Uliyanpanguyaya.						
1	Kiripeniyagekumbura	Heirs of Don David Perera Gunatilaka (Jeronis Gunatilaka, administrator)	3	0	0	3 0
2	Do.	H. Ilangranpedige Pichchi	3	0	0	3 0
3	Talgahakumbura	J. Fonseka and partners	4	2	0	4 50
4	Kumbukgahakumbura	Dona Johana Humi and her children	1	0	0	1 0
5	Do.	Asuramanapedige Hapuwa Veda	1	0	0	1 0
6	Do.	Heirs of Kiriyaduraya (widow Asuramanapedige Kulandu and children)	2	0	0	2 0
7	Do.	Asuramanapedige Kiriya and Kekuladuraya	1	0	0	1 0
8	Nugagahakumbura	Asuramanapedige Meniki and Kulandu	3	0	0	3 0
9	Do.	Asuramanapedige Hapuwa Veda	1	2	0	1 50
10	Do.	Asuramanapedige Meniki	0	3	0	0 75
11	Vepanduralangakumbura	Asuramanapedige Kulandu	1	1	0	1 25
12	Do.	Don Benedict Amarasinha	1	1	0	1 25
13	Do.	Asuramanapedige Kekula, Police Duraya	0	3	0	0 75
14	Do.	Asuramanapedige Tikka and Sindi	0	3	0	0 75
15	Do.	James Sandaratna and Kadersa Marikkar	1	2	0	1 50
16	Karandagahakumbura	Jeranis Silva, Vel-vidane	3	0	0	3 0
Tract—Medakumburayaya.						
17	Edandalangakumbura	Baron Perera Rupasinha	4	2	0	4 50
18	Do.	Jalatpedige Petta	2	1	0	2 25
19	Do.	Malkiyas Mendis	2	1	0	2 25
20	Kumbukgahairawella	Juanis Perera Gunatilaka	1	1	0	1 25
21	Do.	Heratge Arachchi Appu and partners	1	1	0	1 25
22	Do.	Lattuhandi Hendrick Silva	1	2	0	1 50
23	Do.	Heratge Dona Johanahami	1	2	0	1 50
24	Etorapitiya	J. C. Amarasekara, Mudaliyar	3	0	0	3 0
25	Aswedduma	Abraham Jayawardana, Notary, and partners	3	0	0	3 0
26	Alutaswedduma	Wikrama John Mendis, Vidane Arachchi	3	3	0	3 75
27	Do.	Mahamestrige Lendris Silva, Vidane	3	3	0	3 75
28	Wagalakumbura	Late Simon Mories (Don Philippu Naide and Louis Silva, executors)	3	0	0	3 0
29	Do.	Gilbert Liaford Rupasinha	3	0	0	3 0
30	Karandagahairawella	Heratge Dona Johnahami	3	0	0	3 0
31	Mailawaralagekella	do.	3	0	0	3 0
32	Pahalakella	Jagarias Mendis Abeyasekara	1	2	0	1 50
33	Do.	Isakias Soysa	1	2	0	1 50
34	Madampemaiyagekumbura	Karala Silva Hami	1	2	0	1 50*
35	Do.	Alexander Perera Gunatilaka, Vel-vidane Arachchi	1	2	0	1 50*
36	Do.	Heirs of Carolis Silva Jayatilaka	1	2	0	1 50*
37	Do.	Juanis Perera Gunatilaka	1	2	0	1 50*
38	Pinmagekumbura	Graham de Silva, Mudaliyar (administrator of the estate of Mrs. S. Abeyaratne)	4	2	0	4 50
39	Beliyagekumbura	Porutotage Moises Fernando and Augustinu Costa	2	1	0	2 25
40	Pahalakella	Lattu Handi Hendrik Silva	3	0	0	3 0
41	Ranabata-aswedduma or Beliyagekumbura	Heirs of Diagu Tissera and Manappu and his brothers and sisters	4	2	0	4 50
Tract—Wagalpatyaya.						
42	Wiyannagekumbura	Piloappu and partners	4	2	0	4 50
43	Do.	Ratnayaka Mudiyanseleage Kaurala and Bandappu	2	1	0	2 25
44	Eruma	Dinayadura Leise de Silva Hami (administratrix of the estate of G. Poloris Silva)	9	0	0	9 0
45	Talammeherapitiya	Karo Sinno and partners	9	0	0	9 0
46	Do.	Seneris Silva	3	0	0	3 0
47	Do.	Hami Nona, Jemi Nona, and Madalena Mendis-hami	3	0	0	3 0
48	Molliode	Seneris Silva	0	1	20	0 37½
49	Do.	Hami Nona, Jemi Nona, and Madalena Mendis-hami	0	1	20	0 37½
50	Do.	Tandiran Silva and partners	0	3	0	0 75

\* These are Crown fields subject to payment of ¼ share to the Crown. Persons named herein are those who regularly cultivate them.

No.	Name of Allotment or Field.	Name of Proprietor	Extent.			Rate in
			A.	R.	P.	Perpetuity. Rs. c.
51	Molliodelautaswedduma	Saineris Silva	0	2	0	0 50
52	Usirra	Ratnayaka Mudiyansele Kawrala and Bandappu	1	2	0	1 50
53	Do.	Carlina Soya Gunatilakhami and her children	1	1	0	1 25
54	Do.	Juanis Silva Jayatilaka Vedarala	1	1	0	1 25
55	Do.	Iniyahandi Nanhami	1	1	0	1 25
56	Do.	Lattuhandi Manuel Silva and partners	1	1	0	1 25
57	Aswedduma	Porutotage Moises Fernando	3	0	0	3 0
58	Talammeherapitiya	Karala Silva Hami	6	0	0	6 0
59	Do.	Heirs of Mattes Vedarala, of Mahawewa	6	0	0	6 0
60	Do.	Appuhami Gamarala	3	0	0	3 0
61	Do.	Karanis Daberera and his brothers	10	2	0	10 50
62	Hewawasama	Heirs of W. P. Guruhami	4	2	0	4 50
63	Do.	Heirs of Manelhami	4	2	0	4 50
Tract—Alutkade Ihalayaya.						
64	Ihalayaya	Mrs. C. E. Panditasekera	5	1	0	5 25
65	Do.	Mrs. J. A. Abayasekera	5	1	0	5 25
66	Do.	Mrs. C. E. Corea	10	2	0	10 50
67	Do.	Mrs. J. Panditasekera	10	2	0	10 50
68	Do.	J. C. Seneviratna, Mudaliyar	10	2	0	10 50
69	Tillakele	Heirs of D. B. H. Seneviratna, Mudaliyar (Heirs are Nos. 64 to 68)	1	2	0	1 50
70	Ihalayaye alutaswedduma	Mrs. J. Panditasekera	1	0	0	1 0
71	Do.	Mrs. C. E. Corea	2	0	0	2 0
Tract.—Alutkade Pahalayaya.						
72	Pahalayaya	Gabriel Jayawardana Mudaliyar	1	1	0	1 25
73	Do.	Abraham Jayawardana	1	1	0	1 25
74	Do.	Daniel Jayawardana	1	1	0	1 25
75	Do.	Mrs. Philippa Nawaratna	1	1	0	1 25
76	Do.	Mrs. Anny Perera	1	1	0	1 25
77	Do.	Abraham Jayawardana, Notary	3	0	0	3 0
78	Do.	Philip Jayawardana	1	2	0	1 50
79	Do.	Mrs. L. C. Jayawardana	1	2	0	1 50
80	Do.	Mrs. Lisi Jayawardana	1	2	0	1 50
81	Do.	Isaac de Livera	1	2	0	1 50
82	Do.	A. P. Jayawardana	1	2	0	1 50
83	Do.	Mrs. L. C. Jayawardana	1	2	0	1 50
84	Do.	Francis Jayawardana	1	2	0	1 50
85	Do.	Mrs. Oliya Jayawardana	1	2	0	1 50
86	Do.	Mrs. Maud Jayawardana	1	2	0	1 50
87	Do.	James Wijeyasinha	7	2	0	7 50
88	Do.	Mrs. Cornelia Jayawardana	7	2	0	7 50
89	Do.	Mrs. Cornelia Gunaratna	6	0	0	6 0
90	Pahalayaya	Mrs. D. A. Abeyratna (administratrix of the estate of D. A. Abeyaratna, Mudaliyar)	6	0	0	6 0
91	Tillakele Berapaha	Heirs of Jayawardana, Mudaliyar	1	2	0	1 50
Tract—Heneyaya						
92	Heneyaya	Gabriel Jayawardana, Mudaliyar	0	1	0	0 25
93	Do.	Abraham Jayawardana	0	1	0	0 25
94	Do.	Daniel Jayawardana	0	1	0	0 25
95	Do.	Mrs. Philippa Nawaratna	0	1	0	0 25
96	Do.	Mrs. Anny Perera	0	1	0	0 25
97	Do.	Abraham Jayawardana, Notary	0	2	0	0 50
98	Do.	Philip Jayawardana	0	1	0	0 25
99	Do.	Mrs. L. C. Jayawardana	0	1	0	0 25
100	Do.	Mrs. Lisi Jayawardana	0	1	0	0 25
101	Do.	Isaac de Livera	0	1	0	0 25
102	Do.	A. P. Jayawardana	0	1	0	0 25
103	Do.	Mrs. L. C. Jayawardana	0	1	0	0 25
104	Do.	Francis Jayawardana	0	1	0	0 25
105	Do.	Mrs. Oliya Jayawardana	0	1	0	0 25
106	Do.	Mrs. Maud Jayawardana	0	1	0	0 25
107	Do.	Mrs. C. Jayawardana	1	1	0	1 25
108	Do.	James Wijesinha	1	1	0	1 25
109	Do.	Mrs. C. Gunaratna	1	1	0	1 25
110	Do.	Heirs of D. A. Abeyaratna, Mudaliyar (adminis- tratrix Mrs. Abeyaratna)	1	1	0	1 25
111	Do.	Pelpolaliyanage Mangohami	7	0	0	7 0
112	Do.	Charles Perera Samarasingha	3	0	0	3 0



No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rate in
			A.	R.	P.	Perpetuity.
			Rs. c.			
113	Heneyaya	Fredrick Perera Samarawira Gunatilaka	0	2	0	0 50
114	Do.	Tenadura Sara Silva	0	2	0	0 50
115	Do.	Mukundadura Leina de Soysa	0	2	0	0 50
Tract—Gangabodayaya.						
116	Gangabodayaya	Madalena Perera and Domiciano Perera	4	2	0	4 50
117	Kumbura	Heirs of Jayawardana, Mudaliyar	4	2	0	4 50
118	Kirinchinona Mahatmayagekumbura	Daniel Jayawardana	10	0	0	10 0
Tract—Sabaragamuyaya.						
119	Aswedduma	Mrs. Philippa Nawaratna	2	1	0	2 25
120	Do.	Peter Amarasekara	2	1	0	2 25
121	Do.	J. C. Amarasekara, Mudaliyar	1	0	0	1 0
122	Do.	Simon H. Amarasekara	1	0	0	1 0
123	Do.	G. E. Amarasekara	1	0	0	1 0
124	Do.	P. J. Amarasekara	1	0	0	1 0
125	Do.	J. E. Amarasekara	1	0	0	1 0
126	Do.	D. H. Amarasekara	1	0	0	1 0
127	Do.	Mrs. L. E. Munasinha	1	0	0	1 0
128	Do.	Miss. P. E. Amarasekara	1	0	0	1 0
129	Do.	Dr. J. S. Amarasekara	1	0	0	1 0
130	Do.	J. Wm. Amarasekara	1	0	0	1 0
131	Do.	Mrs. A. E. Munasinha	1	0	0	1 0
132	Do.	J. A. Amarasekara	1	0	0	1 0
133	Do.	W. A. Rapiel Appuhami, Vel-vidane	2	2	0	2 50
134	Do.	W. A. Pavistinahami	1	0	0	1 0
135	Do.	W. A. Eliasappu	1	0	0	1 0
136	Do.	W. A. Marihami	1	0	0	1 0
137	Do.	W. A. Poihami and Silvestry	0	1	0	0 25
138	Do.	H. A. Reginahami and partners	0	1	0	0 25
139	Do.	Warnakulasuria Anthony Fernando	4	0	0	4 0
140	Do.	J. C. Amarasekara, Mudaliyar	5	0	0	5 0
Tract—Tillawiliyaya.						
141	Tillawilealutaswed-duma	Mrs. Philippa Navaratna	2	2	0	2 50
142	Do.	Halahakon Arachige Martinu Appu	8	0	0	8 0
143	Do.	Samuel Henry Perera	13	0	0	13 0
144	Tillawilakumbura	Hendrick Silva	3	0	0	3 0
145	Do.	Mango Nona	3	0	0	3 0
146	Do.	Joseph Panditasekara	9	0	0	9 0
147	Do.	Agustinu Costa	3	0	0	3 0
Tract—Menikrajawela.						
148	Menikrajawela	Gilbert Liaford Rupasinha	18	0	0	18 0
Tract—Egodageyaya.						
149	Nugagahairawella	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	3	0	0	3 0
150	Do.	Domiciano Perera	3	0	0	3 0
151	Walaliyaddeamuna	Paulu Francisco and partners	3	0	0	3 0
152	Do.	Joseph Perera, late Vidanarala, and partners	3	0	0	3 0
153	Do.	Jayasuriakuranage Jusey Perera	3	0	0	3 0
154	Do.	Madalena Perera	2	0	0	2 0
155	Do.	Baron Perera Rupasinha	1	2	0	1 50
156	Do.	P. Egalina Fernando and children	3	0	0	3 0
157	Purankumbura	J. K. Juse Perera, late Peace Officer	1	2	0	1 50
158	Do.	Madalena Perera	1	2	0	1 50
159	Kumbukgahakumbura	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	7	2	0	7 50
160	Pilakotuweliyadunawaya	do.	1	0	0	1 0
Tract—Salangedimulleyaya.						
161	Tillakele	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	6	0	0	6 0
162	Tillagaha-aswedduma	do.	1	2	1	1 50
163	Wihena	do.	6	0	0	6 0
164	Salangedimulla	do.	15	0	0	15 0
165	Sultankotuwa	do.	3	0	0	3 0
Tract—Dandugomukeyaya.						
166	Botalayagekumbura	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	2	1	0	2 25
167	Botalayageliyaduhatara	Joseph Panditasekara	1	2	0	1 50

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rate in
			A.	R.	P.	Perpetuity.
						Rs. c.
168	Anumetiyegekumbura	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	3	0	0	3 0
169	Kalu Dines Naidegedeirawella	do.	4	2	0	4 50
170	Nugagahairawella	do.	2	1	0	2 25
171	Christiangeirawella	Heirs of D. A. Abeyaratna, Mudaliyar, and Tandiram Silva	2	1	0	2 25
172	Dandugomuge Mulukada Babonchigedeirawella	Heirs of Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	4	2	0	4 50
Tract—Godakumburayaya.						
173	Halawatamuhandiramagekumbura	Mrs. C. E. Panditasekara	0	2	0	0 50
174	Do.	Mrs. J. A. Abeyasekara	0	2	0	0 50
175	Do.	Mrs. H. Corea	1	0	0	1 0
176	Do.	Joseph Panditasekara	1	0	0	1 0
177	Do.	J. C. Seneviratna, Mudaliyar	1	0	0	1 0
178	Do.	Daniel Jayawardana	0	3	0	0 75
179	Do.	Abraham Jayawardana, Notary	0	3	0	0 75
180	Do.	James Wijesinha	0	3	0	0 75
181	Do.	Mrs. C. Jayawardana	0	3	0	0 75
182	Do.	Mrs. Cornelia Gunaratna	0	3	0	0 75
183	Do.	Heirs of D. A. Abeyaratna, Mudaliyar (Mrs. Abeyaratna, administratrix)	0	3	0	0 75
184	Welikumbura	Mahamestrige Lendris Silva, Vidane	3	0	0	3 0
185	Do.	Dona Johna Gunatilaka and partners	3	0	0	3 0
186	Malapaluwa	Etalis Silva and partners	0	1	0	0 25
187	Bomugammanageukumbura	Mukundadura Hendrik Mendis and partners	1	2	0	1 50
188	Do.	Demuni Juanis Silva	1	2	0	1 50
189	Do.	P. A. Pablis Perera, Registrar	1	2	0	1 50
190	Do.	Gunasekara Elaris Perera	1	2	0	1 50
191	Palugahakumbura	Anababa Silva	2	1	0	2 25
192	Do.	Wikrama Salman Mendis, Vel-vidane	0	3	0	0 75
193	Do.	Martelis Silva	0	2	0	0 50
194	Do.	Martinu Silva	0	2	0	0 50
195	Do.	Elpi Silva	0	2	0	0 50
196	Do.	Dilohami Silva	0	2	0	0 50
197	Do.	Poddihami Silva	0	2	0	0 50
198	Do.	Punchihami Silva	0	2	0	0 50
199	Do.	Manohami Silva	0	2	0	0 50
200	Do.	Mahamestrige Asaneri Silva	0	2	0	0 50
201	Do.	Mahamestrige Elmias Silva	0	2	0	0 50
202	Kumbukgahakumbura	Heirs of Don David Perera Gunatilaka (Jeron Gunatilaka, administrator)	2	1	0	2 25
203	Do.	Christinahami	0	2	0	0 50
204	Do.	Ana Perera, wife of Migelappu	0	2	0	0 50
205	Do.	Warliyanu alias Jonihami	0	2	0	0 50
206	Do.	Wirakodimudalige Julihami	0	1	0	0 25
207	Do.	Wirakodimudalige Sittappu	0	1	0	0 25
208	Do.	Wirakodimudalige Appuhami	0	1	0	0 25
209	Do.	Alisandiri Appu	0	1	0	0 25
210	Do.	Pelis Appu	0	1	0	0 25
211	Do.	Davit Sinno	0	1	0	0 25
212	Do.	Heirs of Seneviratna, Mudaliyar	1	2	0	1 50
213	Medagodavidanagepitiya	Heirs of D. A. Abeyaratna, Mudaliyar	0	2	0	0 50
214	Do.	Adriana Mendis, wife of Nikulas Perera	0	2	0	0 50
215	Do.	Abraham Mendis	0	2	0	0 50
216	Do.	Malkias Mendis	0	2	0	0 50
217	Do.	Magiliyana Soysa	0	2	0	0 50
218	Do.	M. Jeramias Silva, Vel-vidane	0	2	0	0 50
219	Do.	M. Emis Silvahami	0	2	0	0 50
220	Pahalairawella	Malkias Mendis Abeyasekera	1	2	0	1 50
221	Do.	Endian de Silvahami and partners	1	2	0	1 50
222	Eunorugekumbura	Wijemuni Adrian Mendis	1	2	0	1 50
223	Do.	Magiliyan Soysa	1	2	0	1 50
224	Do.	Wijemuni Isabella Mendis	2	0	0	2 0
225	Radayagekumbura	Lattuhandi Hendrik Silva	1	2	0	1 50
226	Do.	Wikrama John Mendis, Vidane-arachchi	3	0	0	3 0

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rate in
			A.	R.	P.	Perpetuity. Rs. c.
Tract—Gantarayaya.						
227	Karagahagedarairawella	W. A. Rapiel Appu, Vel-vidane	1	2	0	1 50
228	Do.	Baron Perera Rupasinha	1	2	0	1 50
229	Do.	D. A. Wirasinha	1	2	0	1 50
230	Do.	Mrs. Philippa Nawaratna	1	2	0	1 50
231	Do.	P. J. Amarasekera	1	2	0	1 50
232	Do.	Haturusinha Heralis Silva and Emy Silva	2	0	0	2 0
233	Narangomugekumbura	Joseph Panditasekera	4	2	0	4 50
234	Do.	Wikkrama Salaman Mendis	4	2	0	4 50
235	Ratulekamagekumbura	Liyanadura Leisa de Silvahami	6	0	0	6 0
236	Do.	Karala de Silvahami	3	0	0	3 0
Tract—Adapparageyaya.						
237	Wihena	Segu Meedin and Elavatambi	0	3	0	0 75
238	Do.	Neina Marikkan	0	2	0	0 50
239	Do.	Usubu Lebbe	0	1	0	0 25
240	Do.	Joseph Panditasekera	0	3	0	0 75
241	Do.	Casila Marikkan	0	3	0	0 75
242	Do.	Noordin, Police Headman, and partners	0	3	0	0 75
243	Do.	Muna Mira Saibu	0	3	0	0 75
244	Do.	Ena Lebbe Tambi	0	2	0	0 50
245	Kunjisegugekumbura	Casila Marikkan	0	2	0	0 50
246	Do.	Noordin, Police Headman	0	2	0	0 50
247	Do.	Usubu and Casie Meedin	1	1	0	1 25
248	Gotalugahakumbura	Casila Marikkan	1	3	0	1 75
249	Do.	Muna Mira Saibu	1	2	0	1 50
250	Do.	Noordin, Police Headman, and partners	1	0	0	1 0
251	Do.	Ena Lebbe Tambi	0	3	0	0 75
252	Talgahakumbura	Noordin, Police Headman	0	3	0	0 75
253	Do.	Noordin, Police Headman, and partners	0	3	0	0 75
254	Do.	Casila Marikkan	1	1	0	1 25
255	Do.	Ena Lebbe Tambi	1	0	0	1 0
256	Do.	Muna Mira Saibu	0	1	0	0 25
257	Do.	Omaru Lebbe	0	1	0	0 25
258	Do.	Segu Meedin and Eleve Tambi	1	0	0	1 0
259	Do.	Eleve Tambi	0	2	0	0 50
260	Do.	Minna Marikkan	0	1	0	0 25
261	Do.	Colonda Marikkan	0	1	0	0 25
262	Do.	Joseph Panditasekera	2	2	0	2 50
263	Pitakotuwa	Eleve Tambi	0	2	0	0 50
			582	1	0	582 25

Chilaw Kachcheri,  
October 29, 1900.

J. G. FRASER,  
Assistant Government Agent.

## LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

(Continued from page 2283).

**TENDERS** will be received by the Assistant Government Agent, Kegalla, till noon on Monday, December 17, 1900, at his office at the Kegalla Kachcheri, for the right to mine for plumbago at an upset price of Rs. 750 for lots in preliminary plan 834, and Rs. 500 for lots in preliminary plans 645 and 244, per acre per year for ten years in the under-mentioned allotments of land, situated at Erabuduwela, Panapitiya, and Arukgammana.

All tenders should be sealed and marked on the cover "Tender for the Lease of Plumbago Land in the Kegalla District."

A deposit of Rs. 50 should accompany each tender, which amount will be forfeited if the tenderer, when called on, does not complete his lease.

The acceptance of any tender is subject to His Excellency the Governor's approval.

Preliminary plan 834.—Dehigampal korale.

Situation—Erabuduwela.

Lot.	Name of Land.	Description.	Extent.		
			A.	R.	P.
2393	Kudugalamukalana	Chena	4	3	8
2395	Do.	do.	4	2	16
2396	Do.	do.	4	1	16
2397	Do.	do.	4	0	26
2398	Do.	do.	5	0	4
2399	Do.	do.	4	2	0
2400	Do.	do.	5	0	5
2402	Do.	do.	5	3	26
2403	Do.	do.	5	0	33
2404	Do.	do.	4	3	36
2406	Do.	do.	4	3	26

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.	Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
Preliminary plan 645.—Dehigampal korale.				Preliminary plan 244.—Beligal korale, Kandupita pattuwa.			
Situation—Panapitiya.				Situation—Arukgammana.			
1946	Annakkagalahena	Forest	1 2 18	K 36	Endagalamulahena	Chena 3 years old	0 2 36
1948	Do.	do.	2 1 32	N 36	Bogahahena	Chena 4 years old	1 2 17
Situation—Erabuduwela.				Further information regarding these lands and respecting the conditions of sale may be obtained from the undersigned.			
1965	Kandewattehena	Chena	2 3 12	Kegalla Kachcheri, BERTRAM HILL, October 31, 1900. Assistant Government Agent.			

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සහ විකිනීමේ කොන්දේසි ගැණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්වන්ත උත්තාත්සෙයෙන් දැනගත්ව පුළුවන. වස 1900 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දින කැගල්ලේ කම්බේරියේදීය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සහ විකිනීමේ කොන්දේසි ගැණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්වන්ත උත්තාත්සෙයෙන් දැනගත්ව පුළුවන. වස 1900 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දින කැගල්ලේ කම්බේරියේදීය.

සිතියම 834. දෙහිගම්පල්කෝරලේ.

නො.	ඉඩමේ නම.	කිබෙන ස්භානස.	අත්දම.	මහස.
2393	කුඩුගලේ මුකලාන	එරබදුවාල	හේන	4 3 8
2395	එම	එම	එම	4 2 16
2396	එම	එම	එම	4 1 16
2397	එම	එම	එම	4 0 26
2398	එම	එම	එම	5 0 4
2399	එම	එම	එම	4 2 0
2400	එම	එම	එම	5 0 5
2402	එම	එම	එම	5 3 26
2403	එම	එම	එම	5 0 33
2404	එම	එම	එම	4 3 36
2406	එම	එම	එම	4 3 26

සිතියම 645.

1946	අත්තක්කාගලේහේන	පනාපිටිය	මුකලාන	1 2 18
1948	එම	එම	එම	2 1 32
1965	කන්දේවත්තේ හේන	එරබදුවාල	හේන	2 3 12
සිතියම 244. බෙලිගල්කෝරලේ කඳුපිටපත්තුවේ.				
K 36	අදගලමුල හේන	අරුක්කම්මන	හේන් තුන්අවුරුදුවසස	0 2 36
N 36	බෝගහහේන	එම	හේන් හතරඅවුරුදු	1 2 17

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සහ විකිනීමේ කොන්දේසි ගැණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්වන්ත උත්තාත්සෙයෙන් දැනගත්ව පුළුවන. වස 1900 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දින කැගල්ලේ කම්බේරියේදීය.

බර්ට්මි හිල්,  
ආණ්ඩුවේ උපද්වන්ත මමස.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

In the matter of the land commonly called or known as Katukitulkele or Haraslulekele, situate in the village of Kandegama in Gandeke korale of Uda Dumbara, in the District of Kandy, Central Province.

**W**HEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 2nd day of July, 1897, that if no claim to the land called or known as Katukitulkele or Haraslulekele, shown as lot No. 12,284 in preliminary plan No. 4,614, situate in the village of Kandegama in Gandeke korale of Uda Dumbara, in the District of Kandy, in the Central Province, containing in extent 10 acres and 3 roods, was made to the Government Agent of the said Province within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Kana Luna Meiyapillai of Udawela, Muna Kina Kosi Muhammadu of Udawela, and Puncha Vidhana Duraya of Kandegama made claim thereto, and Mr. Allanson Bailey, then Government Agent for the Central Province, made due inquiry into such claim ; and whereas the said Government Agent and the said claimants, with the consent of His Excellency the Governor, came to an agreement in writing concerning the said land under section 4, sub-section (1), of the said Ordinance :



Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimants Kana Luna Meiyapillai, Muna Kina Kosi Muhammadu, and Puncha Vidhana Duraya do pay to the said Government Agent at the rate of Rs. 40 per acre, and thereupon the claimants should be declared to be the purchasers of the land called Katukitulkele or Haraslulekele, situate in the village of Kandegama in Gandeke korale of Uda Dumbara, in the District of Kandy, in the Central Province, containing in extent 10 acres and 3 roods, as described in the annexed plan No. 4,614, and bounded as follows: north by Theakumberahena, east by Medilandehehena and Badullatennehena, south by Katukitulmukalana, and west by Metikakke-ela :

And whereas in pursuance of the said agreement the said claimants Kana Luna Meiyapillai, Muna Kina Kosi Muhammadu, and Puncha Vidhana Duraya did pay the aggregate sum of Rs. 430 to the said Government Agent on 30th January, 1899, 19th August, 1899, 16th August, 1899, and 23rd and 24th

October, 1900, I, Herbert Wace, Government Agent for the Central Province, do now hereby declare the said claimants Kana Luna Meiyapillai, Muna Kina Kosi Muhammadu, and Puncha Vidhana Duraya to be the purchasers of the said land called Katukitukele or Haraslulekele, situate in the village of Kandegama aforesaid, containing in extent 10 acres and 3 roods, and shown as lot No. 12,284 in the afore-mentioned preliminary plan No. 4,614, and bounded as follows: north by Theakumburehena, east by Medilandehena and Badullatennehena, south by Katukituhukalana, and west by Metikakke-ela.

Kandy Kachecheri,  
October 31, 1900.

H. WACE,  
Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Pothdeniyakele, situate in the village of Pothdeniya in the Uda pattuwa of the Kuruwiti korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 22nd day of December, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the said land commonly called or known as Pothdeniyakele, situate at Pothdeniya in the Uda pattuwa of the Kuruwiti korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, forming lot R 98 in preliminary plan  $\frac{761}{19}$ , containing in extent 66 acres and 4 perches; bounded on the north by Kottunnedola

and korale boundary between Kuruwiti and Panawal korales; on the east by korale boundary between Kuruwiti and Panawal korales; on the south by lot R 98 $\frac{1}{2}$  in preliminary plan  $\frac{761}{19}$  called Pothdeniyakele

claimed by I. L. Mohammado Lebbe Marikkar, Gamage-ela, and Amuhenkanda Gamwasama; and on the west by Munangala estate and Kottunnedola, was made to the Government Agent of the said Province within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas the said lot has subsequently been subdivided and distinguished by the following lot numbers and names, as described in the annexed plan:—

Lot.	Name of Land.	Preliminary plan $\frac{761}{19}$		
		Extent.		
		A.	R.	P.
R 98	Pothdeniyakele	28	1	35
R 98A	Weliketiyemukalana	19	0	30
R 98B	Mahahena or Alubatayahena	9	3	4
R 98 $\frac{1}{2}$	Pothdeniyakele	8	2	15
		<u>66</u>	<u>0</u>	<u>4</u>

And whereas Isubu Lebbe Muhammadu Lebbe Marikkar Hajjiar, of Colombo, having made claim to the following lots:—

Lot.	Name of Land.	Preliminary plan $\frac{761}{19}$		
		Extent.		
		A.	R.	P.
R 98	Weliketiyemukalana	19	0	30
R 98 $\frac{1}{2}$	Pothdeniyakele	8	2	15
		<u>27</u>	<u>3</u>	<u>5</u>

and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, having duly called upon the said claimant to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, the said claimant Isubu Lebbe Muhammadu Marikkar Hajjiar withdrew his claim to the said lots:

It is hereby ordered, in terms of section 4, sub-section (1), of the said Ordinances, that the said lands specified below,

Lot.	Name of Land.	Preliminary plan $\frac{761}{19}$		
		Extent.		
		A.	R.	P.
R 98A	Weliketiyemukalana	19	0	30
R 98 $\frac{1}{2}$	Pothdeniyakele	8	2	15
		<u>27</u>	<u>3</u>	<u>5</u>

—are the property of the Crown.

Ratnapura Kachecheri,  
October 31, 1900.

EVAN M. BYRDE,  
Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Pothdeniyakele, situate in the village of Pothdeniya in the Uda pattuwa of the Kuruwiti korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," it was duly declared and notified on the 22nd day of December, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Pothdeniyakele, situate at Pothdeniya in the Uda pattuwa of the Kuruwiti korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, forming lot R 98 in preliminary plan  $\frac{761}{19}$ , containing in extent 66 acres 4 perches; bounded on the north by Kottunredola and korale boundary between Kuruwiti and Pauawal korales; on the east by korale boundary between Kuruwiti and Pauawal korales; on the south by lot R 98 $\frac{1}{2}$  in preliminary plan  $\frac{761}{19}$  called Pothdeniyakele claimed by I. L. Muhammadu Lebbe Marikar, Gamage-ela, and Amuhenkanda Ganwasama; and on the west by Munangala estate and Kottunredola, was made to the Government Agent of the said Province within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas the said lot has subsequently been subdivided and distinguished by the following lot numbers and names, as described in the annexed plan:—

Lot.	Preliminary plan $\frac{761}{19}$			Extent.		
	Name of Land.			A.	R.	P.
R 98	...	Pothdeniyakele	...	28	1	35
R 98 <sub>A</sub>	...	Weliketiyamukalana	...	19	0	30
R 98 <sub>B</sub>	...	Mahahena or Alubatayahena	...	9	3	4
R 98 $\frac{1}{2}$	...	Pothdeniyakele	...	8	2	15
				<hr/>		
				66 0 4		

And whereas Isubu Lebbe Muhammadu Lebbe Marikkar Hajjiar, of Colombo, made claim to the following lots:—

Lot.	Preliminary plan $\frac{761}{19}$			Extent.		
	Name of Land.			A.	R.	P.
R 98	...	Pothdeniyakele	...	28	1	35
R 98 <sub>B</sub>	...	Mahahena or Alubatayahena	...	9	3	4
				<hr/>		
				38 0 39		

and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, having made due inquiry into such, admitted the claim of the said claimant to the aforesaid two allotments of lands, viz., R 98 and R 98<sub>B</sub>, with the consent of His Excellency the Governor, under section 4, sub-section (1), of the said Ordinances:


It is hereby ordered that the claim of the said Isubu Lebbe Muhammadu Lebbe Marikkar Hajjiar, of Colombo, to the said allotment of lands, viz., R 98 and R 98<sub>B</sub>, be and is hereby admitted.

[Land described in title plan No. 174,759 called Degalassehena, which is lying within lot R 98, is excluded from this order.]

Ratnapura Kachcheri,  
October 6, 1900.

EVAN M. BYRDE,  
Government Agent.

[For Tracing see page 2302.]



Situation : Pothdeniya village in Uda pattuwa of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
R 98	Pothdeniyakele	28	1	35
R 98 1/4	Do.	8	2	15
R 98A	Weliketiymukalana	19	0	30
R 98B	Mahahena or Alubatayahena	9	3	4

Surveyor-General's Office,  
Colombo, September 21, 1899.

S. J. C. MORR,  
for Surveyor-General.


Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Tennaudamukalana, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," it was duly declared and notified on the 15th day of May, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Tennaudamukalana, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 470 acres, and shown as lot 1 in preliminary plan No. 9, was made to the Government Agent of the said Province within the period of three months from the date of such notice, such land would be deemed the



property of the Crown and dealt with on account of the Crown ; and whereas Dassanayakamudiyanselage Dona Gimara Walawwemahatmaya, of Erabadda, having made claim thereto withdrew her claim :



Lot 1 in preliminary plan No. 9, called Tennaudamukalana, in extent 470A. OR: OP., situated in Erabadda village in Meda pattuwa of Nawadun korale.

Surveyor-General's Office,  
Colombo, March 6, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

It is hereby ordered, in terms of section 4, sub-section (1), of the said Ordinances, that the said land called Tennaudamukalana, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the

District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 470 acres, forming lot No. 1 in preliminary plan No. 9, as described in the annexed plan, and bounded as follows: on the north by Angurukaramukalana belonging to Crown and Mahadola; on the east by Mahadola, Pulun-ela, and Kiribat-galamukalana belonging to Crown; on the south by Indolagawahena claimed by Dassanayaka Mudiyanse, Rantetiyeñnehena claimed by Dassanayaka Mudiyanse, Hewendeniyehena claimed by B. Kirianchiya, Dewerapotehena claimed by K. Kiridinga, Lokuwahumpuragewatta claimed by Dassanayaka Mudiyanse, Kumburagawahena claimed by D. Kirianchiya, and Bogahamedahena claimed by M. Kirianchiya; on the west by Makanduragewatta claimed by R. Nandina and others, Polwattehenyaya claimed by Polwattege Kalukitta and others, Mahadola, Alutenagawahena claimed by R. M. Nandina, Tennamandiyehena claimed by R. M. Nandina, Dikhehena claimed by R. M. Nandina, and Imbulhititenna claimed by Delkandure Banda—is the property of the Crown.

Ratnapura Kachcheri,  
October 31, 1900.

EVAN M. BYRDE,  
Government Agent.

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Monarakareatura, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," it was duly declared and notified on the 15th day of May, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Monarakareatura, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 312 acres and 1 rood, and shown as lot 39 in preliminary plan No. 9, was made to the Government Agent of the said Province within the period of three months from the date of such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Dassanayakamudiyanse Lage Dona Gimara Walauwemahatmaya, of Erabadda, made claim thereto, and I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, admitted the said claim:

It is hereby ordered that the claim of the said Dassanayakamudiyanse Lage Dona Gimara Walauwemahatmaya, of Erabadda, to the said land called Monarakareatura, situate in the village of Erabadda in the Meda pattuwa of the Nawadun korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 312 acres and 1 rood, forming lot No. 39 in preliminary plan No. 9, as described in the annexed plan, and bounded as follows: on the north by Sakiyagewattahenyaya claimed by Dassanayaka Mudiyanse, Potukoladeniya claimed by Dassanayaka Mudiyanse, Potukoladeniyagawahena claimed by Dassanayaka Mudiyanse, Wahunpurapanguwehenyaya claimed by D. Kirianchiya and others, and Halgahakandedola; on the east by Purankumburagawahena claimed by D. Mudiyanse, Pitadeniyagawahena claimed by Dassanayaka Mudiyanse, and Imadola; on the south by Nugalangahena claimed by U. Mudiyanse, Udagewatta claimed by W. Dingirihami, Walauwagawakumbura claimed by Dassanayaka Mudiyanse and others, Halgahakandedola and Megodawalauwewatta claimed by Dassanayaka Mudiyanse; on the west by Murulaketiya *alias* Gangagawagamabenyaya claimed by Dassanayaka Mudiyanse and others and Uwagewatta claimed by Uwage Heenhamy.

(Excluding the following land included within the above boundaries:)


Lot.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
40	Karuwalagekumbura, Pattiyadeniyakumbura, &c.	Dassanayaka Mudiyanse and others	3 3 2

and the same is hereby admitted with the consent of the Governor obtained to the publication of such order.

Ratnapura Kachcheri,  
October 31, 1900.

EVAN M. BYRDE,  
Government Agent.

[For Tracing see page 2305.]



Lot 39 in preliminary plan No. 9, called Monarakareatura, in extent 312A. 1R. 0P., situated in Erabadda village in Meda pattu of Nawadun korale.

Lot 40, called Karuwalagekumbura, Pattideniyakumbura, &c., claimed by Dasanayaka Mudiyanse and others, in extent 3A. 3R. 2P.

Surveyor-General's Office,  
Colombo, March 6, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

## Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Dikhenamukalana, Ikkawahena, Karuwalagahamuladunwattahena, Kiriketiyameddahena, Atuwabendawahena, situate in the village of Gurullawala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Third day of October, 1900, order and declare that the said lands, commonly called and known as Dikhenamukalana, Ikkawahena, Karuwalagahamuladunwattahena, Kiriketiyameddehena, Atuwabendawahena, situate in the village of Gurullawala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 410, R 29, 413, 411, 412 in preliminary plan No. 207 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 38 acres 1 rood and 5 perches, and bounded as follows:—

(1) Dikhenamukalana, Ikkawahena, and Karuwalagahamuladunwattahena (lots 410, R 29, and 413 on preliminary plan 207): on the north by Dikhenamukalana claimed by the Crown, Gasdeka-andanahena claimed by M. Kirihatana and others, Dikhenamukalana claimed by the Crown; on the east by Udaturulagehena claimed by K. Kirihatana and others, a stream, Gurullawala-ela, and Alawattahena claimed by M. Kirihatana Duraya; on the south by Galendamukalana (a rock) claimed by the Crown, village boundary of Moradana village, Galendahena claimed by R. Jotiya; on the west by Ikkawahena claimed by M. Kirihatana and others, and the korale boundary of Beligal korale, a range of rocks, and Tiyambarahena, Galbodawatta claimed by Suduhakuruge Pincha.


(2) Kiriketiyameddahena ( $\frac{P. P. 207}{411}$ ): on the north by Udaturulagehena claimed by M. Kirihatana and others; on the east by Karangahamulahena claimed by A. Kirihatana and others, Panikahena claimed by M. R. Dingiri Naide; on the south by Udaturulagehena claimed by K. Hapuwa and Dingiriya; on the west by a stream.

(3) Atuwabendawahena ( $\frac{P. P. 207}{412}$ ): on the north by Kahanakandamukalana claimed by the Crown; on the east by Hapugaspiyawattahena claimed by D. Punchirala and a range rocks; on the south by Hitinawatta claimed by W. Mohota, Kahatagabahena claimed by W. Mohota, Hitinawattahena claimed by W. Mohota; on the west by a stream—are the property of the Crown.

Kegalla Kachcheri,  
The 3rd day of October, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

[For Tracing see page 2307.]



Situation : Gurullawala village in Kandua pattu of Paranakuru korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
410	Dikhenamukalana	19	1	30
411	Kiriketiameddahena	3	1	36
R 29	Ikkawahena	2	1	23
412	Atuwabendahahena	3	0	29
413	Karuwalagahamulaedunwattahena	9	3	7

Surveyor-General's Office,  
Colombo, December 8, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

(Continued from page 2292.)

NOTICE is hereby given that on Wednesday, November 14, 1900, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the period mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed, on or before that date, to pay the instalment for the month of October, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From December 1, 1900, to December 31, 1900.

Arrack Rents.—Siyane and Hewagam korales and Panadure.

Bridges.—Victoria, Bambalapitiya, Sitawaka.

Canal.—Lock-gate Negombo

Roads.—Colombo to Galle between 14th and 15th mileposts, Colombo to Galle between 29th and 30th mileposts.

Colombo Kachcheri, F. R. ELLIS, Government Agent. November 7, 1900.

විකි පහත සඳහන්වෙත කාලවලට බස්කාරි දිසාවේ මෙහි පහත සඳහන්වෙත කොසියම් අරක්කු රේන්දයක් සහ පාලම් රේන්දයක් හවුන් පලවූ ගැනුම්කාරයින් විසින් වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මාසේ මාසවූදල වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 14

වෙනි දිනදී නොගොස් ඊට ප්‍රථම දිනකදී නොගොච්චොන් ඔහුන්ගේ අලාභිට වෙහෙව එකී රේන්ද වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 14 වෙනි බදාදා දවස 2 වන කන්සමට කොළඹ කවිචේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි ගබඩාවට ඔතිය.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

සිතනැ සහ සේවාවෙහි කෝරලවල සහ පානදුරේත් අරක්කු රේන්දද.

වික්වෝරියාද, බම්බලපිටියේ සහ සිතාවක පාලම් රේන්දද.

මීනවුවේ සහ සන්තබස්තියමේ ඇලරේන්දද.

කොළඹ සිට ගාල්ලට ගත පාරේ හැනැක්ම 14 වේ සහ 15 කහු අතරේද, කොළඹ සිට ගාල්ලට ගත පාරේ 29 වේ සහ 30 වේ කහු අතරේ පාරේ රේන්දද.

ඇ. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්තතුම.

වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 7 වෙනි දින කොළඹ කවිචේරියේදීය.